



# ශ්‍රී ලංකා කැෂු සංස්ථාව

இலங்கை மரமுந்திரிகை கூட்டுத்தாபனம்

**SRI LANKA CASHEW CORPORATION**

වාර්ෂික වාර්තාව සහ ගිණුම්

வருடாந்த கணக்கும் அறிக்கையும்

**ANNUAL REPORT AND ACCOUNTS**

**2015**

පටුන	පිටු අංක
1. සභාපතිවරයාගේ වාර්තාව	01-19
<ul style="list-style-type: none"> <li>• සංස්ථාවේ දැක්ම, මෙහෙවර, අරමුණු සහ පරමාර්ථ</li> <li>• අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණය පිළිබඳ කෙටි හැඳින්වීම</li> </ul>	
2. අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව	20-24
3. විගණන හා කළමනාකරණ කමිටු වාර්තාව	25-27
4. කාර්ය සාධන වාර්තාව	28-30
5. කාර්ය සාධනය ඉහළ නැංවීම පිණිස ගැනීමට අපේක්ෂිත මධ්‍යකාලීන ක්‍රියාමාර්ග	31-36
6. විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන	37-50
7. 1971 අංක 38 දරණ මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව	51-61
8. විගණන වාර්තාවල සඳහන් අඩුපාඩු නිවැරදි කරගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග	62-66
9. වර්ෂ 5 ක ගිණුම් සාරාංශය	67



# ශ්‍රී ලංකා කපු සංස්ථාව

## 2015 වර්ෂය සඳහා සභාපතිගේ වාර්තාව

(01) ශ්‍රී ලංකා කපු සංස්ථාව ස්ථාපනය

ශ්‍රී ලංකා කපු සංස්ථාව 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ විධිවිධාන යටතේ 1973 මැයි මස 25 වන දින අංක 60/7 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පිහිටුවන ලදී. සංස්ථාව ආරම්භයේ සිට රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, කපු කර්මාන්තය සඳහා සියළුම සේවාවන් සැපයීම සිදුකරන අතරතුර වාණිජ කටයුතුද ලාභදායී මට්ටමකින් සිදුකරයි.

● දැක්ම

ඉතාමත් උසස් තත්වයේ කපු නිෂ්පාදනය කිරීම තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ කපු අපනයනය කරන ප්‍රමුඛතම රටක් බවට පත් කිරීම.

● මෙහෙවර

කපු වගාව, නිෂ්පාදනය, පිරිසැකසුම් තාක්ෂණය, අගය එකතු කිරීම, පර්යේෂණ හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගොවීන් සහ අදාළ පාර්ශවයන් වෙත වෘත්තීයමය මග පෙන්වීම ලබාදීම තුළින් දිගුකාලීන වූ වාණිජමය ශක්‍යතාවයක් ලභාකර ගැනීමට හැකිවන පරිදි කපු කර්මාන්තය නගාසිටුවීම.

**ඉලක්ක**

- වගාව ව්‍යාප්ත කිරීම මගින් අස්වැන්න ඉහළ නැංවීම.
- කපු පිරිසැකසුම් කර්මාන්තයේ හා වතුයායන්වල ඵලදායිතාවය ඉහළ නැංවීම.
- ශ්‍රී ලංකාවේ කපු සඳහා ගෝලීයව පිලිගත් වෙළඳනාමයක් ඇතිකිරීම.
- අගය එකතු කිරීම හා නව නිෂ්පාදන සංවර්ධනය.
- කපු අපනයනය දිරිගැන්වීම.
- ශ්‍රී ලංකාව කපු නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වීම.
- ලාභ ඉපයීම මගින් ස්වයංපෝෂිත රාජ්‍ය සංස්ථාවක් බවට පත්වීම.

**අරමුණු**

- (අ) කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම සම්බන්ධ සැලසුම් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම.
- (ආ) කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම දියුණු කිරීමේ පරමාර්ථයෙන් විමර්ශන හා පර්යේෂණ කටයුතු සිදුකිරීම.
- ඇ) කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ තාක්ෂණික අලෙවි හා වෙනත් තොරතුරු රැස් කිරීම, පිළියෙල කිරීම, ප්‍රසිද්ධ කිරීම සහ බෙදා හැරීම සහ ඒ කටයුතු වලදී අන් අය සමඟ එක්ව ක්‍රියා කිරීම.
- (ඈ) කපු සහ කපු නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සඳහා පිහිටුවනු ලබන කර්මාන්තශාලා පිහිටුවිය යුතු ස්ථාන, ඒවායේ ප්‍රමාණය හා තාක්ෂණික ප්‍රමිති නිෂ්චය කිරීම සහ අළුත් කර්මාන්තශාලා පිහිටුවීමටත් අවශ්‍ය අවස්ථාවලදී එවකට පවතින කර්මාන්තශාලා ක්‍රියා කරවීම.
- (ඉ) කපු සහ කපු නිෂ්පාදන මිලට ගැනීම, බෙදා හැරීම, විකිණීම සහ අපනයනය කිරීම.

- (ඊ) කපු වගා කිරීම පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ වැඩ කරගෙන යාම සඳහා අවශ්‍ය තැනැත්තන් පුහුණු කිරීම පිණිස පහසුකම් සැපයීම.
- (උ) කපු වගාවන්, පිරිසැකසුම් කිරීමේ පහසුකම් සහ අලෙවිකිරීම දියුණු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය මූලික සංවිධානය පිහිටුවීම සහ ඒවා පිහිටුවීමට ආධාරදීම.
- (ඌ) කපු නිෂ්පාදන ප්‍රචාරය කිරීම හා විකිණීම සඳහා අවශ්‍යයැයි සලකනු ලබන පියවර ගැනීම, ලෝකයේ වෙළඳපොලවල් වල ඒ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම සහ ඒ කාර්යය සඳහා හෝ ඊට සම්බන්ධ හෝ අනුෂංගික කාර්යයන් සඳහා ප්‍රචාරක කටයුතුවලට මුදල් යෙදවීම, ඒ කටයුතු අනුපාලනය කිරීම සහ ඒ කටයුතු වලට ආධාරදීම ආරම්භ කොට ඊට අනුග්‍රහ දැක්වීම.

**(02) ශ්‍රී ලංකා කපු සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය -2015**

**(2.1) 2015.01.01 දින සිට 2015.02.09 දින දක්වා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සාමාජිකයන්**

- i) පී.ආර්.ඒ.එල්.සී. විජේවර්ණසූරිය මහතා - සභාපති
- ii) කේ.පී.ඒ. සිසිර කුමාරරත්න මහතා - නියෝජ්‍ය සභාපති  
( 2015.01.13 දක්වා)
- iii) එම්. අන්ද්‍රාහැන්දි මහත්මිය - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික  
(මහා භාණ්ඩාගාර නියෝජිත)
- iv) එස්.ඒ.යු. සිල්වා මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
- v) ටී.සී.එස්. ප්‍රනාන්දු මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
- vi) ආර්.එස්. කහවල මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
- vii) එස්.එල්. රණවීර මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

**(2.2) 2015.02.10 දින සිට 2015.11.01 දින දක්වා පත්වූ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්**

- i) පී.ආර්.පී.එල්. සී. විජේවර්ණසූරිය මහතා - සභාපති
- ii) ඒ. ජයතුංග මහතා - නියෝජ්‍ය සභාපති
- iii) ඩී.පී.එම්.වී. හපුආරච්චි මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2015.03.06 දින සිට)
- v) ආර්.කේ. ජයලත් මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (මහා භාණ්ඩාගාර නියෝජිත) (2015.03.13 දින සිට)
- v) ජී.පී. ගුණතිලක මහත්මිය - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2015.03.18 දින සිට)
- vi) සී.බී. සිරිමල්වත්ත මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2015.03.18 දින සිට)
- vii) ඊ.එම්.ජේ.බී. ඇහැලමල්පේ මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2015.03.27 දින සිට)

**(2.3) 2015.11.02 දින සිට පත්වූ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්**

- i) ඩී.බී. කරුණාරත්න මහතා - සභාපති
- ii) එම්.ඩබ්.එම්. බණ්ඩාරතිලක මහතා - නියෝජ්‍ය සභාපති (2015.11.16 දින සිට)
- iii) ආර්.කේ. ජයලත් මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (මහා භාණ්ඩාගාර නියෝජිත)
- iv) එම්.ආර්.එම්.අයි. රීසා මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
- v) වී. මංවනායක මහතා - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2015.11.06 දින සිට)

2015 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් - වී.යු.ලියනගේ මහතා

**(2.4) ශ්‍රී ලංකා කපු සංස්ථාවේ විගණන හා කලමනාකරණ කමිටුව -2015**

- i) ආර්.කේ. ජයලත් මහතා - කමිටු සභාපති  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - මහා භාණ්ඩාගාර නියෝජිත

- ii) ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා - කමිටු සාමාජික  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික 2015.08.26 දින දක්වා
- iii) සී.බී. සිරිමල්වත්ත මහතා - කමිටු සාමාජික  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික 2015.11.06 දින දක්වා
- iv) වී. මංවනායක මහතා - කමිටු සාමාජික  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික 2015.12.16 දින සිට
- v) එම්.ආර්.එම්.අයි. ඊසා මහතා - කමිටු සාමාජික  
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික 2015.12.16 දින සිට
- vi) ඩී.කේ. ජයකොඩිආරච්චි මහතා - කමිටු සාමාජික  
සාමාන්‍යාධිකාරී
- vii) පී.බී. කොඩිකාර මහතා - කමිටු සාමාජික  
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
- viii) එම්.ටී.එස්.කේ. පීරිස් මහතා - කමිටු සාමාජික  
සහකාර සාමාන්‍යාධිකාරී - මුදල්
- ix) වී.යු. ලියනගේ මහතා - කමිටු ලේකම්  
සහකාර සාමාන්‍යාධිකාරී - අභ්‍යන්තර විගණන
- x) ඒ.පී.පී. අතුකෝරාල මහත්මිය - කමිටු නිරීක්ෂක  
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිත ( 2015.08.06 දින දක්වා)
- xi) එම්.ඩී. ඥානරත්න මහතා - කමිටු නිරීක්ෂක  
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිත (2015.11.06 දින සඳහා පමණක්)
- xii) එස්. ඩබ්.ඩී.කේ. එම්.ඒ.කේ. ප්‍රේමතිලක මහතා - කමිටු නිරීක්ෂක  
විගණකාධිපති දෙපාර්තමේන්තු නියෝජිත (2015.12.16 දින සඳහා පමණක්)

**(2.5) ශ්‍රී ලංකා කපු සංස්ථාවේ ඉහල කළමනාකරණය - 2015**

- i) ඩී.කේ. ජයකොඩිආරච්චි මහතා - සාමාන්‍යාධිකාරී
- ii) පී.බී. කොඩිකාර මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2015.06.01 සිට)

**(2.6) ශ්‍රී ලංකා කපු සංස්ථාවේ කළමනාකරණ මණ්ඩලය**

- i) පී.බී. කොඩිකාර මහතා - සහකාර සාමාන්‍යාධිකාරී මානව සම්පත් සහ  
පාලන (2015.05.30 දක්වා)
- ii) එස්.එස්.බී. රත්නායක මහතා - සහකාර සාමාන්‍යාධිකාරී වැවිලි  
(2015.04.27 දක්වා)

- iii) සහකාර සාමාන්‍යාධිකාරී - ප්‍රතිපත්ති හා සැලසුම්  
(2015.10.16 දක්වා)
- iv) එම්.ටී.එස්.කේ. පීරිස් මහතා - සහකාර සාමාන්‍යාධිකාරී මුදල්
- v) ජී.බී.බී. සුරේන්ද්‍ර මහතා - සහකාර සාමාන්‍යාධිකාරී  
ව්‍යාප්ති හා පර්යේෂණ
- vi) ඩී.යූ. ලියනගේ මහතා - සහකාර සාමාන්‍යාධිකාරී  
අභ්‍යන්තර විගණන
- vii) ආර්.එම්.පී. ජයතිස්ස මහතා - සහකාර සාමාන්‍යාධිකාරී  
අලෙවි හා පිරිසැකසුම්  
(2015.05.18 දින සිට)
- viii) පී.එම්.ඒ.පී.කේ. විජේතුංග මහතා - සහකාර සාමාන්‍යාධිකාරී වැවිලි  
(2015.05.18 දින සිට)

**(2.7)**

**ලියාපදිංචි කාර්යාල**

ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල

ප්‍රධාන කාර්යාලය

ශ්‍රී ලංකා කපු සංස්ථාව  
අංක 1334, පරණ කෝට්ටේ පාර, රාජගිරිය

දුරකථන

- සභාපති - 011 2871005
- නියෝජ්‍ය සභාපති - 011 2869844
- සාමාන්‍යාධිකාරී - 011 2876134
- ෆැක්ස් - 011 2867843
- ඊ මේල් - cashewco@dialogsl.net
- වෙබ් අඩවිය - [www.cashew.lk](http://www.cashew.lk)

ප්‍රාදේශීය කාර්යාල, වතුයායන්, ශාක අභිජනන මධ්‍යස්ථාන හා පිරිසැකසුම්  
ඒකක

**(2.8)**

**ප්‍රාදේශීය කාර්යාල**

**ආචරණය වන දිස්ත්‍රික්ක**

- 1. පුත්තලම ප්‍රාදේශීය කාර්යාලය - පුත්තලම/ කුරුණෑගල
- 2. හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලය - හම්බන්තොට/ රත්නපුර
- 3. අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය - අනුරාධපුරය/ වවුනියා/ මන්නාරම මූලතීච්ච
- 4. නාලන්ද ප්‍රාදේශීය කාර්යාලය - මාතලේ/ පොළොන්නරුව
- 5. මොණරාගල ප්‍රාදේශීය කාර්යාලය - මොණරාගල



- 6. මහියංගණය ප්‍රාදේශීය කාර්යාලය - මහනුවර/ බදුල්ල
- 7. අම්පාර ප්‍රාදේශීය කාර්යාලය - අම්පාර
- 8. මඩකලපුව ප්‍රාදේශීය කාර්යාලය - මඩකලපුව
- 9. ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය - ත්‍රිකුණාමලය
- 10. කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය - කිලිනොච්චි/ මුලතිව්/ යාපනය

(2.9)

වතුයායන්

පිහිටි දිස්ත්‍රික්කය

- 1. කමන්දළුව වතුයාය - පුත්තලම
- 2. පුත්තලම ආවිච්චිගෙවත්ත වතුයාය - පුත්තලම
- 3. එළුවන්කුලම වතුයාය - පුත්තලම
- 4. හාඩි වතුයාය - මඩකලපුව
- 5. මාන්කර්ණි වතුයාය - මඩකලපුව
- 6. කොණ්ඩවිච්චි වතුයාය - මන්නාරම - (සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ සංවර්ධනය කෙරේ)
- 7. පුනරින් වතුයාය - කිලිනොච්චි - (යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබේ.)
- 8. මඩු වතුයාය - මන්නාරම- (වගා පුනරුත්ථාපනය කිරීමට අපේක්ෂිතය)
- 9. ඔයාමඩුව වතුයාය - අනුරාධපුරය

(2.10)

ශාක අභිජනන මධ්‍යස්ථාන

දිස්ත්‍රික්කය

- 1. විලච්චිය ශාක අභිජනන මධ්‍යස්ථානය - අනුරාධපුරය
- 2. නාලන්ද ශාක අභිජනන මධ්‍යස්ථානය - මාතලේ
- 3. මහඔය ශාක අභිජනන මධ්‍යස්ථානය - අම්පාර
- 4. සුදුවතුර ආර ශාක අභිජනන මධ්‍යස්ථානය - මොණරාගල

(2.11)

මධ්‍යම පැළ තවාන්

ආවරණය වන දිස්ත්‍රික්ක

- 1. මිහින්තලේ පැළ තවාන - අනුරාධපුර, වව්නියා, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්
- 2. දඹුල්ල පැළ තවාන - මාතලේ, පොළොන්නරුව
- 3. කමන්දළුව පැළ තවාන - පුත්තලම, කුරුණෑගල
- 4. හාඩි පැළ තවාන - මඩකලපුව/ ත්‍රිකුණාමලය

- 5. කුඹුක්කන පැළ තවාන - මොණරාගල
- 6. අළුත්තරම පැළ තවාන - බදුල්ල/ මහනුවර
- 7. චන්ද්‍රිකාවැව පැළ තවාන - හම්බන්තොට/ රත්නපුර

**(2.12) කපු පිරිසැකසුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික්කය**

- 1. නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානය - ගම්පහ
- 2. පුත්තලම පිරිසැකසුම් මධ්‍යස්ථානය - පුත්තලම

**(2.13) පර්යේෂණ ඒකක දිස්ත්‍රික්කය**

- 1. කමන්දළුව පර්යේෂණ ඒකකය - පුත්තලම
- 2. පුත්තලම පර්යේෂණ ඒකකය - පුත්තලම

**ශ්‍රී ලංකා කපු සංස්ථාවේ ප්‍රධාන ඒකාබද්ධ පර්යේෂණ සහයෝගීතාවය**

වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කලමනාකරණ පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සංස්ථාව හා ඒකාබද්ධව පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

**(2.14) සංස්ථා කපු අලෙවිසැල් දිස්ත්‍රික්කය**

- 1. අංක 1334, පරණ කෝට්ටේ පාර, රාජගිරිය - කොළඹ
- 2. අංක 518, ගාළු පාර, කොළඹ 03 - කොළඹ

**(2.15) සංස්ථා වරලත් කපු අලෙවිසැල් පිහිටා ඇති ස්ථාන**

- 1. රන්දිය පෘථිවි ඇන්ඩ් නට්ස්, පයාගල, මග්ගොන.
- 2. සුනිලා ග්‍රොසරි, අංක 35, අළුත් පාර, අම්බලන්ගොඩ.
- 3. P & J සිටි, ගාමිණී මාවත, ගාල්ල.
- 4. ප්‍රේම් ලාම් ෂොප්, ගාළු පාර, හික්කඩුව.
- 5. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, නාරාහේන්පිට.
- 6. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, වැලිසර.
- 7. Ranjanas 7 Stories, අංක 318, ගාළු පාර, කොළඹ 04.
- 8. ආනන්ද ෆුඩ් සිටි, අංක 272, අඟුරුවාතොට පාර, හොරණ.
- 9. පානදුර කෝප් සිටි, සී/ස පානදුර විවිධ සේවා සමුපකාර සමිතිය, ජනප්‍රිය මාවත, පානදුර.
- 10. නිව් ඇමරිකන් විකන් හට්, 16, ශ්‍රී සාරානන්ද මාවත, කළුතර.

11. සම්පත් ෆාමසි ඇන්ඩ් ග්‍රොසරි, 39E, මාතර පාර, අකුරැස්ස.
12. සියුම් ග්‍රෑම් ප්‍රඩක්ට්ස්, අංක 499, කෙලින් විදිය, කෑගල්ල.
13. සීමාසහිත යටිනුවර ගඟපලාත විවිධ සේවා සමුපකාර සමිතිය,  
පොල්ගහමුල හන්දිය, පේරාදෙණිය.
14. සීමාසහිත යටිනුවර මැදපලාත විවිධ සේවා සමුපකාර සමිතිය, ඇඹිල්මීගම,  
පිළිමතලාව.
15. සීමාසහිත මධ්‍යම පලාත් සමුපකාර සමිතිය, ඇහැලේපොල කුමාරිහාමි  
මාවත, බෝගම්බර, මහනුවර.
16. සීමාසහිත පුජාපීටිය සමුපකාර සමිතිය, පුජාපීටිය.
17. සීමාසහිත භාරිස්පත්තුව උතුර විවිධ සේවා සමුපකාර සමිතිය, මාතලේ පාර  
අලවතුයගාඩ.
18. සීමාසහිත කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතිය, මැණික්හින්න.
19. සීමාසහිත මහනුවර විවිධ සේවා සමුපකාර සමිතිය, කෝප්පිටි අලෙවිහල,  
පල්ලෙකැලේ.
20. සීමාසහිත මහනුවර විවිධ සේවා සමුපකාර සමිතිය, කෝප්පිටි අලෙවිහල, මාතලේ.
21. සීමාසහිත මහනුවර විවිධ සේවා සමුපකාර සමිතිය, කෝප්පිටි අලෙවිහල, ලග්ගල.
22. ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය, අංක 21, ගාළු පාර, දෙහිවල.
23. උදම්සා කිරිහල, 978 D 3, පන්නිපිටිය පාර, පැලවත්ත.
24. තල් සංවර්ධන මණ්ඩලය, ගාළු පාර, බම්බලපිටිය.
25. තල් සංවර්ධන මණ්ඩලය, කන්කසන්තුරේ පාර, යාපනය.
26. තල් සංවර්ධන මණ්ඩලය, නල්ලුර් කෝවිල අසල, යාපනය.
27. තල් සංවර්ධන මණ්ඩලය, රෝහල පාර, යාපනය.
28. තල් සංවර්ධන මණ්ඩලය, ප්‍රධාන වීදිය, වවුනියාව.
29. ඔන් රෝ ෆාමසි, නො. 25, නාගොඩ පාර, කටුකුරුන්ද.
30. ගෝල්ඩන් මේඩ්, 144, ගාළු පාර, අහංගම.
31. නිව් මෝනිස් බේකරි, ගාළු පාර, මග්ගොන.
32. කැන්ඩි ලයින්ස්, පාර්ක් රෝඩ්, කෑගල්ල.
33. සාගර බේකර්ස්, අඟුරුවාතොට පාර, හොරණ.
34. රෝයි ග්‍රොසරි, මතුගම පාර, කටුකුරුන්ද හන්දිය, කළුතර.
35. හරිස්වන්ද්‍ර මිල්ස්, ටැල්බට් වීදිය, ගාල්ල.
36. ජේ.එස්. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්, ජාවත්ත පාර, බම්බලපිටිය.
37. Colombo Cricket Club, මේට්ලන්ඩ් වන්දුවංකය, කොළඹ 07.

38. EPPCO Mini Mart, ප්‍රධාන පාර, මාවනැල්ල.

39. ලයන් ග්‍රොසරි, මාකුඹුර, පන්නිපිටිය පාර, කොට්ටාව.

**(2.16) සංචාරක බංගලා දිස්ත්‍රික්කය**

1. පුත්තලම සංචාරක බංගලාව - පුත්තලම
2. හාඩි සංචාරක බංගලාව - මඩකලපුව


**(03) සංස්ථාවේ සංවර්ධන කාර්යයන්**

ශ්‍රී ලංකා කපු සංස්ථාවේ සංවර්ධන කාර්යයන් ඉටුකිරීම සඳහා සංස්ථාව ප්‍රධාන වැඩසටහන් 04 ක් ක්‍රියාත්මක කරයි.

1. ව්‍යාප්ති සහනාධාර වැඩසටහන
2. වතු සංවර්ධනය, පුනරුත්ථාපනය හා ඵලදායිතාවය වර්ධනය කිරීම
3. අලෙවි සහ පිරිසැකසුම් කර්මාන්ත සංවර්ධනය
4. පර්යේෂණ සහ සංවර්ධනය

**(3.1) ව්‍යාප්ති සහනාධාර වැඩසටහන**

**(3.1.1) ශ්‍රී ලංකාවේ කපු වගාවේ සංයුතිය**



වෙනත් ව්‍යාපෘති

- \* දී.ආ.ව.ඒ - 'දිවි නැගුම' ආර්ථික වගා ඒකක
- \* දී.ආ.දී.ප්‍ර.න - දිලිඳු ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමේ හා ප්‍රජාව නගා සිටුවීමේ ව්‍යාපෘති
- \* ප්‍රා.ආ. ස.වැ - ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන වැඩසටහන - මාතලේ දිස්ත්‍රික්කය
- \* උ.ගැ.පු.දෙ - උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ ව්‍යාපෘතිය

**(3.1.2) කපු වගාව ව්‍යාප්ත කිරීම හා ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම**

**(3.1.2.1) වගා වපසරිය වැඩිකිරීම**

ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තු ගත සමස්ත කපු වගා භූමි ප්‍රමාණය අක්කර 136608කි. 2015 වර්ෂයේදී දිස්ත්‍රික්ක 18 ක සහනාධාර යෝජනා ක්‍රමය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 ක් ආවරණය වන පරිදි බද්ධ කපු අක්කර 2500 ක් හා බීජ කපු අක්කර 2000 ක් වගා කරන ලදී. ඒ යටතේ ප්‍රතිලාභී පවුල් 3750 ක් සඳහා ප්‍රතිලාභ ලබාදී ඇත. මෙයට අමතරව 2014 වර්ෂයේ නිෂ්පාදිත පැළ තවාන්වල ඉතිරිවී තිබූ බීජ කපු පැළ 36630 ක් යුධ හමුදාව සතු ඉඩම් අක්කර 916 ක් සඳහා ලබාදී රෝපණය කරන ලදී.

**කපු වගා සහනාධාර යෝජනා ක්‍රමය**

දිස්ත්‍රික්කය	බද්ධ කපු ( අක්කර)	බීජ කපු ( අක්කර)
1. පුත්තලම	400	-
2. කුරුණෑගල	350	-
3. හම්බන්තොට	275	-
4. අනුරාධපුරය	450	-
5. අම්පාර	-	500
6. බදුල්ල	125	-
7. මහනුවර	25	-
8. රත්නපුර	25	-
9. මාතලේ	150	-
10. පොළොන්නරුව	150	-
11. මොණරාගල	300	-
12. මඩකලපුව	100	400
13. ත්‍රිකුණාමලය	50	450
14. වවුනියා	25	125
15. මන්නාරම	25	125
16. මුලතිව්	25	250
17. කිලිනොච්චි	25	125
18. යාපනය	-	25
එකතුව	2500	2000

**(3.1.2.2) කපු වගා සහනාධාර වැඩසටහන යටතේ ගොවීන්ට ප්‍රතිලාභ ලබාදීම**

බද්ධ කපු වගාකිරීම සඳහා අක්කරයකට රු 9,500/- ක මුදලක් සහ බීජ කපු වගාකිරීම සඳහා අක්කරයකට රු 3,500/- ක් වශයෙන් මෙම සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිපාදන වෙන්කර ඇත. එසේ වුවද, මෙම වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයන් මෙම කාර්යය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වර්තමානයේදී සහනාධාර වැඩසටහන යටතේ තෝරාගත් ගොවීන්හට ගොවි පුහුණුව සහ අනෙකුත් ව්‍යාප්ති සේවාවන් නොමිලයේ ලබාදෙන අතර, වගාභූමි ප්‍රමාණයට සරිලන පරිදි අවශ්‍ය බද්ධ කපු පැළ සහ බීජ කපු පැළ නොමිලයේ ලබාදීම සිදුකරනු ලබයි. මෙම කටයුතු සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල 10 ක් හරහා කපු වගාකරනු ලබන දිස්ත්‍රික්ක 18 ක් මගින් සිදුකරනු ලබයි.

**(3.1.2.3) ව්‍යාප්ති සේවා පුළුල් කිරීම**

උතුරු පළාතේ කිලිනොච්චි, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්ක ආවරණය කිරීම සඳහා කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය පිහිටුවීමට කටයුතු කරන ලදී. විශේෂයෙන්ම කිලිනොච්චි, යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල කපු වගා සහනාධාර වැඩසටහන යටතේ අක්කර 500 ක් ප්‍රතිලාභී පවුල් 450 කගේ සහභාගීත්වයෙන් අළුතෙන් වගා කරන ලදී. මීට අමතරව මන්නාරම් දිස්ත්‍රික්කය සඳහා ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපනය කිරීමට මූලික කටයුතු සුදානම් කර ඇත.

**(3.2) වතු සංවර්ධනය, පුනරුත්ථාපනය හා ඵලදායිතාවය වර්ධනය කිරීම**

**(3.2.1) කපු වගාවේ ඵලදායිතාවය ඉහළ නැංවීම**

**(3.2.1.1) රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය**

සංස්ථාවේ ශාක අභිජනන මධ්‍යස්ථානවල ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතය යටතේ (GAP) උසස් නිෂ්පාදන තත්ත්වයන් පවත්වා ගනිමින් මව්බීජ 600000 ක් නිෂ්පාදනය කරන ලදී. බද්ධ පැළ හා බීජ පැළ නිෂ්පාදනය කිරීමේදී එම මව්බීජ හා මව්ගස් වලින් ලබාගත් රිකිලි 310000 ක ප්‍රමාණයක් භාවිතා කරන ලදී.

ශාක අභිජනන මධ්‍යස්ථානය	දිස්ත්‍රික්කය	භූමි ප්‍රමාණය ( අක්කර)
1. විලවිටිය	අනුරාධපුරය	25
2. නාලන්ද	මාතලේ	75
3. මහඔය	අම්පාර	81
4. සුදුවතුර ආර	මොණරාගල	50
<b>එකතුව</b>		<b>231</b>

**(3.2.1.2) තවාන් කලමනාකරණය**

සංස්ථාවේ මධ්‍යම පැළ තවාන් වලින් ඉහළ ගුණාත්මයෙන් යුතු නව ප්‍රභේද වලින් සමන්විත බද්ධ පැළ 218373 ක් නිෂ්පාදනය කර, සහනාධාර වැඩසටහන සඳහා සහ පෞද්ගලික වතු හිමියන් සඳහා නිකුත් කරන ලදී.

**2015 වර්ෂයේ බද්ධ පැළ නිෂ්පාදනය**

පැළ තවානේ නම	නිපදවන ලද බද්ධ පැළ
1. කමන්දළුව	70956
2. දඹුල්ල	20099
3. මිහින්තලේ	64238
4. අළුත්තරම	11250
5. කුඹුක්කන	19277
6. හාඩ්	5919
7. වන්දිකා වැව	26634
<b>එකතුව</b>	<b>218373</b>

සහනාධාර යෝජනා ක්‍රමයට අවශ්‍ය බීජ පැළ 80000 ක් නිපදවීම සඳහා මඩකලපුව, ත්‍රිකුණාමලය, වවුනියා, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, යාපනය හා අම්පාර දිස්ත්‍රික්කවල පැළ තවාන් 45ක් ස්ථාපනය කරන ලදී.

**(3.2.1.3) වතුයායන්වල නව වගාව**

ශ්‍රී ලංකා කපු සංස්ථාවේ පුත්තලම, කමන්දළුව, එළුවන්කුලම, හාඩ්, ඔයාමඩුව, මාන්කර්ණි, මඩකලපුව යන වතුයායන්වල විශාල වශයෙන් සංවර්ධන කටයුතු සිදුකල අතර, මෙම වැඩසටහන් වලදී විශේෂයෙන්ම උතුරු පලාතේ පිහිටි කොණ්ඩවිච්චි වතුයායේ හා නැගෙනහිර පලාතේ පිහිටි මාන්කර්ණි වතුයාය

සංවර්ධනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා ලදී. මෙම වගා කටයුතු සඳහා තාක්ෂණික සහයෝගිතාවය හා කපු පැළ, සංස්ථාව විසින් ලබාදෙන ලදී. සංස්ථාවේ සෘජු අධීක්ෂණය යටතේ කොණ්ඩවිච්චි වතුයායේ නව වගාව සඳහා බිම් සකසා අක්කර 250 ක පැළ සිටුවන ලදී. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරීන් හි පිහිටි වතුයායන් ශ්‍රී ලංකා යුධ හමුදාව භාරයේ පවතින අතර එම වතුයායන්වල නඩත්තු කටයුතු සඳහා උපදේශාත්මක සේවාවන් අඛණ්ඩව ලබාදෙන ලදී. මීට අමතරව සංස්ථාව සතු පරිණත කපු වගා අක්කර 2000 ක පමණ ප්‍රමාණයක වගා පුනරුත්ථාපන කටයුතු සිදුකරන ලද අතර, වතුයායන් සඳහා රසායනික පොහොර හා පලිබෝධ මර්ධනය සඳහා කෘෂිරසායනික ලබාදෙන ලදී.

**(3.2.1.4) එලදායිතාවය වැඩි දියුණු කිරීම**

ගොවි පවුල් 2125 ක් සඳහා කපු වගාව, පලිබෝධ මර්ධනය, පොහොර භාවිතය හා පසු අස්වනු තාක්ෂණය යන මාතෘකා යටතේ පුහුණු වැඩසටහන් 115 ක් පවත්වා ඇත. පෞද්ගලික අංශයේ සම්පත් දායකයකුගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 11 ක ගොවීන් 685 ක් සඳහා “හෙලෝපෙල්ට්ස් රෝග පාලනය” පිලිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළු 11 ක් සංවිධානය කරන ලදී. මීට අමතරව, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අනුග්‍රහයෙන් කුඩා කපු ඉඩම් හිමියන් සඳහා ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද (GAP) භාවිතයෙන් කපු වගාවේ එලදායිතාවය ඉහල නැංවීම යන මෑයෙන් වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වන ලදී. මේ සඳහා කුඩා කපු ඉඩම් හිමියන් 50 ක් සහභාගී විය.

**(3.3) අලෙවි හා පිරිසැකසුම් කර්මාන්ත සංවර්ධනය**

**(3.3.1) පසු අස්වනු තාක්ෂණ සංවර්ධනය**

**(3.3.1.1) පිරිසැකසුම්කරුවන්ගෙන් කපු මද මිලට ගැනීම**

වෙළඳපොල තරඟකාරී තත්ත්වයට මුහුණදීම හා පිරිවැය අවම කිරීමේ පරමාර්ථයෙන් මෙම වර්ෂයේදී ගොවීන්ගෙන් ලෙලිකපු මිලදී ගැනීම වෙනුවට



කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන්ගෙන් කපු මද මිලදී ගන්නා ලදී. මේනිසා තරඟකාරී වෙළඳපොල මිල පරාසයක් ස්ථාපිත විය. මෙම වර්ෂයේ සංස්ථා වතුයායන්ගෙන් ලැබුණු මෙට්‍රික් ටොන් 106ක අස්වැන්නද සංස්ථා කර්මාන්තශාලාවල පිරිසැකසුම් කරන ලදී.

**(3.3.1.2) කපු පිරිසැකසුම් කර්මාන්තය ශක්තිමත් කිරීම**

උසස් ප්‍රමිතියෙන් යුක්ත වූ කපු මද නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීම මගින් ඉහල මිලක් උපයාගැනීම පිණිස උසස් නිෂ්පාදන යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍ය වේ. මෙම වැඩසටහනට අනුකූලව කපු පිරිසැකසුම් කරුවන් සඳහා විජලන යන්ත්‍ර හා විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන කපු කැපීමේ යන්ත්‍ර ලබාදීම, ප්‍රශස්ත නිෂ්පාදන ක්‍රමවේද භාවිතයෙන් (GMP) හා අගය එකතු කිරීම හා ප්‍රමිති තත්ත්වයන් සම්බන්ධව පිරිසැකසුම් කරුවන් පුහුණු කිරීමත්, පිරිසැකසුම් සමිති සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා සහායවීම හා වෙළඳපොල ප්‍රවර්ධනය සඳහා සහාය ලබාදීම සිදුකරන ලදී. මේ සඳහා නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පුහුණු මධ්‍යස්ථානය උපයෝගී කරගන්නා ලදී.

**(3.3.2) කපු පිරිසැකසුම් කිරීම හා අලෙවිකරණය**

සංස්ථාවට අයත් කපු පිරිසැකසුම් මධ්‍යස්ථාන පුත්තලම හා නැදගමුව (ගම්පහ දිස්ත්‍රික්කය) පිහිටා ඇත. සංස්ථා වතුයායන්ගෙන් ලබාගන්නා ලද ලෙලිකපු පිරිසැකසුම් කර, අගය එකතු කරන ලද කපු මද කොල්ලුපිටිය හා රාජගිරියේ පිහිටි සංස්ථා අලෙවිසැල් 02 මගින් හා දිවයිනේ ව්‍යාප්තව පවතින වරලත් අලෙවිසැල් 39 ක් උපයෝගී කරගෙන පාරිභෝගිකයන් වෙත අලෙවි කරන ලදී. 2015 වර්ෂයේදී ගම්මිරිස් තවරන ලද කපු, සීනි සහ කුරුඳු රසයෙන් යුක්ත කපු යනාදී වශයෙන් අගය එකතු කරන ලද නව නිෂ්පාදන 02 ක් පිළිබඳව පාරිභෝගික සමීක්ෂණ පවත්වන ලදී. මෙයට අමතරව කපු පුහුලන් භාවිතයෙන් වටිනි හා මාමලේඩ් නිෂ්පාදනය සිදුකල අතර, මෙය ඉදිරි වර්ෂයේදී වෙළඳපොලට නිකුත් කිරීමට නියමිතය. නව තාක්ෂණික ක්‍රම භාවිතය, අගය එකතු කිරීම හා උසස් කපු නිෂ්පාදන අලෙවි කිරීම මගින් රු. මිලියන 67.71ක මුදලක් උපයා ගැනීමට සංස්ථාව සමත්විය.

**(3.3.3) කපු නිෂ්පාදන අපනයනය හා විදේශ විනිමය ඉපයීම**

**(3.3.3.1)** වර්ෂ 2015 දී උසස් තත්ත්වයේ කපු මද හා අගය එකතුකරන ලද කපු මද මෙට්‍රික් ටොන් 105.66 ක් ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම මගින් රු. මිලියන 174.06 ක විදේශ විනිමය ඉපයීමට ශ්‍රී ලංකාව සමත්විය. 2014 වර්ෂයේ අගය එකතුකරන ලද කපු මද මෙට්‍රික් ටොන් 129.4 ක් අපනයනය කිරීමෙන් රු. මිලියන 185.8 ක විදේශ විනිමයක් උපයා ගෙන ඇත. මේ අනුව අපනයන ධාරිතාවයේ හා විදේශ විනිමය ඉපයීමේ සුළු අඩුවීමක් පෙන්නුම් කලද, සංචාරක කර්මාන්තයේ සිසු වර්ධනයත් සමඟ කපු මද සඳහා දේශීය ඉල්ලුම ඉහළ යාමත්, ඒ අනුව දේශීය පරිභෝජනය ඉහළයාම මෙයට හේතු වී ඇත.

**(3.3.4) කපු ආනයනය**

**(3.3.4.1) දේශීය පරිභෝජනය සඳහා ආනයනය**

දේශීය වශයෙන් කපු පරිභෝජනය ඉහළ යාමත්, දේශගුණික විචල්‍යතා එනම් මල් හටගන්නා කාලසීමාව තුළ අධික වර්ෂාපතනය ලැබීම නිසා අපේක්ෂිත කපු අස්වැන්න අඩුවීම සමඟම විශේෂයෙන් ජනවාරි, පෙබරවාරි හා මාර්තු යන මාසවල කුඩා පරිමාණ කපු පිරිසැකසුම්කරුවන්ට අවශ්‍ය ලෙලිකපු දේශීය වෙළෙඳපොළතුළ හිඟතාවයක් ඇතිවිය. මේ සඳහා විසඳුමක් වශයෙන් කුඩා පරිමාණ කපු පිරිසැකසුම්කරුවන් සඳහා බදු සහන යටතේ ලෙලිකපු ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදෙන ලදී. ශ්‍රී ලංකා රේගුවේ වාර්තාවලට අනුව, ලෙලිකපු මෙට්‍රික් ටොන් 2490 ක් හා කපු මද මෙට්‍රික් ටොන් 565 ක් ආනයනය කර කුඩා පරිමාණ නිෂ්පාදකයන් විසින් පිරිසැකසුම්කරුවන් රාශියක් අතර බෙදාහරින ලදී. මේ අනුව, කපු පිරිසැකසුම් කර්මාන්තයේ නියැලෙන පවුල්වල ජීවනෝපාය ස්ථාවර කිරීම සඳහා සංස්ථාවට මැදිහත්වීමට අවස්ථාව ලැබුණි

**(3.4) පර්යේෂණ හා සංවර්ධනය**

ශාක අභිජනනය, පොහොර භාවිතය, කපු වගාවේ රෝග හා පලිබෝධ මර්ධනය, බද්ධ කිරීමේ විවිධ තාක්ෂණික ක්‍රම අත්හදා බැලීම, බද්ධ හා බීජ කපු වගාව, අස්වැන්න සහ අතුරුභෝග වගාව පිලිබඳ අඛණ්ඩ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය සමඟ ඒකාබද්ධ ක්‍රියාත්මක කරන ලදී. පර්යේෂණ හා කළමනාකරණ කමිටුව මගින් මෙම වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීම සිදුකරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රතිඵල ව්‍යාප්ති සේවා ජාලය මගින් උපදේශන සේවා ලබාදීමේදී මෙන්ම ක්ෂේත්‍ර ආදර්ශන, පත්‍රිකා, විඩියෝ සහ රූපවාහිනී වැඩසටහන් මගින් ගොවිත්වෙත ලබාදෙන ලදී.

**(4.0) අයවැය**

**(4.1)**

වර්ගය	අරමුදල් ආයෝජනය - 2015 (රු. මිලියන)		
	රාජ්‍ය ආයෝජන	උපයාගත් අරමුදල්	එකතුව
ප්‍රාග්ධන වියදම්	35.0	14.24	49.24
පුනරාවර්තන වියදම්	66.10	51.11	117.21
<b>එකතුව</b>	<b>101.10</b>	<b>65.35</b>	<b>166.45</b>

**(4.2) වාණිජමය කාර්යයන් තුළින් 2015 වර්ෂයේ ඉපැයීම්**

	(රු.මි)
කපු මද අලෙවිය	- 67.71
කපු මව් බීජ හා පැළ අලෙවිය	- 6.16
පොල් අලෙවිය	- 1.48
<b>එකතුව</b>	<b><u>75.35</u></b>

**(5.0) පරිපාලන කටයුතු**

**(5.1)** කුඩා කපු ඉඩම් හිමියන්, කපු පිරිසැකසුම් කර්මාන්තයේ නියැලෙන්නන් හා පාරිභෝගිකයන් වෙත ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව විධිමත් කළමනාකරණ භාවිතයන් සිදුකිරීමට හැකියාව ලැබුණි. රාජ්‍ය ව්‍යවසායක් ලෙස සේවාවන් සපයන අතර, ලාභ ඉපැයීමද අරමුණුකර ඇති බැවින් සංස්ථාවේ සියළුම පාර්ශවකරුවන්ගේ සහාය මේ සඳහා ලබාගත හැකිවිය. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ සහකාර සාමාන්‍යාධිකාරීන් ඇතුළු සමස්ත කාර්ය

මණ්ඩලයේ සහායද නොමදව ලැබුණි. රජයේ නව සංවර්ධන උපායමාර්ගවලට අනුකූලව ජනතාවගේ ආදායම් උත්පාදනය හා සංස්ථාවේ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහාද, මේ අනුව කටයුතු කළහැකි විය.

**(5.2) 2015- 12-31 දිනට කාර්යය මණ්ඩලයේ තත්ත්වය**

අනුමත කාර්යය මණ්ඩලය		2015.12.31 දිනට කාර්ය මණ්ඩලය
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ ශ්‍රේණිය (HM)	02	02
මධ්‍යම කළමනාකරණ ශ්‍රේණිය (MM)	07	05
කනිෂ්ඨ කළමනාකරණ ශ්‍රේණිය (JM)	26	15
කළමනාකරණ සහකාර (MA)	122	103
සුළු ශ්‍රේණිය (PL)	67	71
<b>එකතුව</b>	<b>224</b>	<b>196</b>

මෙයට අමතරව සංස්ථාවේ පිරිසැකසුම් මධ්‍යස්ථාන, වතුයායන්, ශාක අභිජනන මධ්‍යස්ථාන හා මධ්‍යම පැළ තවාන් වල මාසික අවශ්‍යතා මත වෙක් රෝල් කම්කරුවන් 350 ක් පමණ සේවයේ යොදවා ඇත.

**(6.0) ජයග්‍රහණ**

වර්ෂ 2013 දී හා 2014 දී වාර්තාගත වූ අලෙවි කාර්යයන් මගින් ලාභ ලබන තත්ත්වය වර්ෂ 2015 දී අඛණ්ඩව පවත්වාගැනීමට සමත්විය. මේ සඳහා සංස්ථාවේ වාණිජමය ක්‍රියාකාරකම් උපයෝගී කරගත් අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ ඵලදායී හා කාර්යක්ෂම මඟ පෙන්වීම හා කාර්යය මණ්ඩලයේ කැපවීම මේ සඳහා හේතු සාධක විය.

වාණිජමය ක්‍රියාකාරකම් මගින් 2015 වර්ෂය තුළදී සංස්ථාව උපයනු ලැබූ ශුද්ධ ලාභය රුපියල් මිලියන 17.02 කි. පහත සඳහන් බාධක නිසා අත්පත් කරගත් ලාභය මීට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකියාව නොලැබුණි.

- ★ අයහපත් කාලගුණ තත්ත්වයන් මත එනම් මල්හටගන්නා කාලසීමාව තුළ අධික වර්ෂාපතනය ලැබීම නිසා වතුයායන් වල අස්වැන්න අපේක්ෂිත මට්ටමට වඩා අඩුවීම.
- ★ දේශීය ලෙලිකපු ඉල්ලුමට සරිලන සැපයුමක් වාර්තා නොවීම නිසා කපු නිෂ්පාදනවලට ඉහළ මිලගණන් නියම වීම.
- ★ කම්කරු වියදම් හා ද්‍රව්‍ය වියදම් ඉහළ යාම.

★ පුනරාවර්තන හා ප්‍රාග්ධන ප්‍රදානයන් සීමාකිරීම හේතුවෙන් නව කාර්යයන් ආරම්භ කිරීමේදී මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීමේදී බාධා පැමිණුණි. මේ අනුව මෙම කාර්යයන් අඛණ්ඩව සිදුකර ගැනීම සඳහා සංස්ථාව විසින් උපයාගත් අරමුදල් උපයෝගී කර ගැනීමටද සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වාණිජමය හා සංවර්ධන කාර්යයන්හි ආයෝජනය සඳහා අරමුදල් හිඟතාවය ඇතිවිය.

**(7.0) ස්තූතිය**

2015 වර්ෂය තුළදී ශ්‍රී ලංකා කපු සංස්ථාවේ සියළුම සේවාවන් සැපයීම සහ වාණිජ කටයුතු ඉතා සතුටුදායක අන්දමින් පවත්වාගෙන යාමට හැකිවූ අතර, ඒ සඳහා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මා වෙත දක්වන ලද සහයෝගීතාවය පිළිබඳව මාගේ හෘදයාංගම ස්තූතිය හා ප්‍රණාමය ඔවුන්වෙත පුද කරමි.

විශේෂයෙන්ම සංස්ථාවේ සියළුම ක්‍රියාකාරකම් ඉහළ ඵලදායිතාවයකින් හා කාර්යක්ෂමතාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ සහකාර සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු සියළු කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් යුතුව කටයුතුකල අතර, ඔවුන්ගේ සේවයද අගය කරමි.

කුඩා පරිමාණයේ පිරිසැකසුම්කරුවන්, කපු නිෂ්පාදන අපනයනකරුවන්, කුඩා කපු ඉඩම්හිමියන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියළුම පාර්ශවකරුවන් මා වෙත දක්වන ලද සහයෝගය සහ කැපවීම මත මෙම සාර්ථකත්වය ලභාකර ගැනීමට හැකිවූ අතර, එයද අගය කරමි.

හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, එම අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද වර්තමාන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා එම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් අපවෙත ලබාදුන් මග පෙන්වීම වෙනුවෙන්ද ස්තූතිවන්ත වෙමි.

දම්සිරි බණ්ඩාර කරුණාරත්න

සභාපති

ශ්‍රී ලංකා කපු සංස්ථාව

අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා කපු සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මේ සමඟ ඉදිරිපත් කරමි.

මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2003 ජුනි මස 2 වනදා නිකුත් කල චක්‍රලේඛ අංක පී.ඊ.ඩී/ 12 ට අනුව ශ්‍රී ලංකා කපු සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන 2015 පෙබරවාරි 28 වන දිනට පෙර විගණකාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

**ආරම්භය**

1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ 2 වන වගන්තියේ 1 වන උප වගන්තිය යටතේ අංක 60/7 දරණ ගැසට් නිවේදනය මගින් 1973 මැයි 25 දින ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හා එවකට වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගේ නියෝගය මත රුපියල් මිලියන 40 ක මූලික ප්‍රාග්ධනයකින් යුක්තව ශ්‍රී ලංකා කපු සංස්ථාව පිහිටුවන ලදී.

**ප්‍රතිඵල**

ප්‍රවර්ථන වසරෙහි මූල්‍ය ප්‍රතිඵල සහ ස්කන්ධය වෙනස්වීම පිලිබඳ දත්ත ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය හා මූල්‍ය ප්‍රකාශන මගින් අනාවරණය කර ඇත.

**ව්‍යාපාර සමාලෝචනය**

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ ශ්‍රී ලංකා කපු සංස්ථාවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි දක්වා ඇති අතර, ඒ පිලිබඳ ඇගයීමක් සභාපතිතුමාගේ වාර්තාවේ ඇතුලත්කර ඇත.

**දේපල පිරියත හා උපකරණ**

මූල්‍ය ප්‍රකාශනයෙහි ප්‍රවර්ථන වසරට අදාලව දේපල පිරියත හා උපකරණවල සිදුවූ වෙනස්කම් සටහන් අංක 1 මගින් පැහැදිලි කර ඇත. මෙම සටහනෙහි පෙන්වන වටිනාකම් ඒවායේ වර්තමාන වෙලදපොල අගය හා ප්‍රමාණාත්මක වෙනස්කම් නොපවතී.

ප්‍රධාන ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකා කපු සංස්ථාවේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.

- කපු වගාකිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම සම්බන්ධ සැලසුම් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දීම.
- කපු වගාකිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ කටයුතු කිරීම
- කපු වගාකිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම දියුණු කිරීමේ පරමාර්ථයෙන් විමර්ශන හා පර්යේෂණ කටයුතු කිරීම
- කපු වගාකිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ තාක්ෂණික, අලෙවි හා වෙනත් තොරතුරු රැස් කිරීම, පිළියෙල කිරීම , ප්‍රසිද්ධ කිරීම සහ බෙදා හැරීම සහ ඒ කටයුතු වලදී අන් අය සමඟ එක්ව ක්‍රියා කිරීම
- කපු සහ කපු නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සඳහා පිහිටුවනු ලබන කර්මාන්තශාලා පිහිටුවිය යුතු ස්ථාන, ඒවායේ ප්‍රමාණය හා තාක්ෂණික ප්‍රමිති නිෂ්චය කිරීම සහ අළුත් කර්මාන්තශාලා පිහිටුවීමටත් අවශ්‍ය අවස්ථාවලදී එවකට පවතින කර්මාන්තශාලා ක්‍රියා කරවීම.
- කපු සහ කපු නිෂ්පාදන මිලට ගැනීම, බෙදා හැරීම, විකිණීම සහ අපනයනය කිරීම.
- කපු වගා කිරීම පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ වැඩ කරගෙන යාම සඳහා අවශ්‍ය තැනැත්තන් පුහුණු කිරීම පිණිස පහසුකම් සැපයීම.
- කපු වගාවන්, පිරිසැකසුම් කිරීමේ පහසුකම් සහ අලෙවි කිරීම දියුණු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය මූලික සංවිධානය පිහිටුවීම සහ ඒවා පිහිටුවීමට ආධාරදීම.

- කපු නිෂ්පාදන ප්‍රචාරය කිරීම හා විකිණීම සඳහා අවශ්‍යයැයි සලකනු ලබන පියවර ගැනීම, ලෝකයේ වෙළඳපොළවල්වල ඒ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම සහ ඒ කාර්යය සඳහා හෝ ඊට සම්බන්ධ හෝ අනුෂංගික කාර්යයන් සඳහා ප්‍රචාරක කටයුතුවලට මුදල් යෙදවීම, ඒ කටයුතු අනුපාලනය කිරීම සහ ඒ කටයුතු වලට ආධාරදීම ආරම්භ කොට ඊට අනුග්‍රහ දැක්වීම.

**සංචිත**

ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය තුළ සංස්ථාවේ මුළු සංචිතවල සංයුතිය සඳහන්ව ඇත.

**අධ්‍යක්ෂ මණ්ඩලය**

2015 දෙසැම්බර් 31 දින වන විට තේරීපත්වී සිටි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.

(1). 2015.01.01 දින සිට 2015.02.09 දින දක්වා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සාමාජිකයින්

සාමාජිකයාගේ නම	තනතුර
1. පී.ආර්.පී.එල්.සී. විජේවර්ණසූරිය මහතා	සභාපති
2. කේ.පී.පී.සීසිර කුමාරරත්න මහතා	නියෝජ්‍ය සභාපති (2015.01.13 දක්වා)
3. එම්.අන්ද්‍රාහැන්දි මහත්මිය	අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (මහා භාණ්ඩාගාර නියෝජිත)
4. එස්.ඒ.යු.සිල්වා මහතා	අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
5. ටී.සී.එස්.ප්‍රනාන්දු මහතා	අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
6. ආර්.එස්.කහවල මහතා	අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික
7. එස්.එල්.රණවීර මහතා	අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

2015 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් : ඩී.යු. ලියනගේ මහතා

(2). 2015.02.10 දින සිට 2015.11.01 දින දක්වා පත්වූ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්

සාමාජිකයාගේ නම	තනතුර
1. පී.ආර්.පී.එල්. සී. විජේවර්ණසූරිය මහතා	සභාපති
2. ඒ. ජයතුංග මහතා	නියෝජ්‍ය සභාපති



- |    |                             |  |
|----|-----------------------------|--|
| 3. | ඩී.පී.එම්.වී.හසුආරච්චි මහතා | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික<br>(2015.03.06 දින සිට)                         |
| 4. | ආර්.කේ. ජයලත් මහතා          | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (මහා භාණ්ඩාගාර<br>නියෝජිත) (2015.03.13 දින සිට) |
| 5. | පී.පී.ගුණතිලක මහත්මිය       | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික<br>(2015.03.18 දින සිට)                         |
| 6. | සී.බී.සිරිමල්වත්ත මහතා      | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික<br>(2015.03.18 දින සිට)                         |
| 7. | ඊ.එම්.ජේ.බී. ඇහැලමල්පේ මහතා | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික<br>(2015.03.27 දින සිට)                         |

2015 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් : වී.යූ. ලියනගේ මහතා

(3). 2015.11.02 දින සිට පත්වූ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්

- | සාමාජිකයාගේ නම | තනතුර                       |   |
|----------------|-----------------------------|---|
| 1.             | ඩී.බී.කරුණාරත්න මහතා        | සභාපති  |
| 2.             | එම්.ඩබ්.එම්.බණ්ඩාරතිලක මහතා | නියෝජ්‍ය සභාපති (2015.11.16 දින සිට)              |
| 3.             | ආර්.කේ.ජයලත් මහතා           | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (මහා<br>භාණ්ඩාගාර නියෝජිත) |
| 4.             | එම්.ආර්.එම්.අයි.රීසා මහතා   | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික                            |
| 5.             | වී.මංවනායක මහතා             | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (2015.11.06 දින සිට)       |

2015 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් : වී.යූ. ලියනගේ මහතා

### විගණන කමිටුව

රාජ්‍ය ව්‍යවසාය මාර්ගෝපදේශනයන්ට (Public Enterprises Guideline) අනුකූලව සංස්ථාවේ විගණන කමිටුව පිහිටුවා ඇත.

### ව්‍යවස්ථාපිත ගෙවීම්

රජයට සහ සේවකයන්ට ගෙවියයුතු සියළුම ව්‍යවස්ථාපිත ගෙවීම් නිසියාකාරව ගෙවා ඇත.

පාරිසරික ආරක්ෂාව

පරිසරයට අහිතකර කිසිදු ක්‍රියාකාරකමකට සංස්ථාව මැදිහත් වී නොමැත.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනට පසු සිදුවීම්

ශේෂ පත්‍ර දිනට පසු ගිණුම් මගින් ගැලපීම් කිරීමට හෝ හෙළිදරව් කිරීම සඳහා කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

විගණකවරු

2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ ශ්‍රී ලංකා කපු සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන රජයේ විගණකාධිපති විසින් විගණනය කරන ලදී.

අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝගය මත,

ඒ.යූ. ලියනගේ

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

විගණන හා කළමනාකරණ කමිටු වාර්තාව

2005.07.01 දිනැති අංක 31 දරණ : (PED 31) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ උපදෙස් ප්‍රකාරව හා එම චක්‍රලේඛයට අදාළව වරින්වර සිදුකරන ලද සංශෝධනයන් වන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු අංක 51, 53 හා 55 යන චක්‍රලේඛයන් (PED 51, PED 53, හා PED 55) මඟින් ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව ශ්‍රී ලංකා කපු සංස්ථාවේ විගණන හා කළමනාකරණ කමිටුව ස්ථාපිත කරන ලද අතර, එය සාමාජිකයන් හත් දෙනෙකුගෙන් හා එක් නිරීක්ෂකයෙකුගෙන් යුක්ත සමස්තය 08 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විය.

අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස මහා භාණ්ඩාගාරය නියෝජනය විධායක නොවන අධ්‍යක්ෂවරයා ද, කමිටුවේ ලේකම්වරයා ලෙස මෙම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් / සහකාර සාමාන්‍යාධිකාරී - අභ්‍යන්තර විගණන ද කටයුතු කරන ලදී.

2015 වර්ෂය හා අදාළව පවත්වන ලද සමස්ත විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ගණන 04 ක් වූ අතර, එම රැස්වීම් සඳහා කමිටු සාමාජිකයන්ගේ හා නිරීක්ෂකයන්ගේ සහභාගීත්වය පහත පරිදි විය.

- |  |   |               |     |
|--|---|---------------|-----|
| 01. ආර්.කේ. ජයලත් මහතා                                     | : | කමිටු සභාපති  | 4/4 |
| විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික (මහා භාණ්ඩාගාර නියෝජිත) |   |               |     |
| 02. ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා                           | : | කමිටු සාමාජික | 1/2 |
| විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - 2015.08.06 දින දක්වා  |   |               |     |
| 03. සී.බී. සිරිමල්වත්ත මහතා                                | : | කමිටු සාමාජික | 3/3 |
| විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - 2015.11.06 දින දක්වා  |   |               |     |
| 04. ඩී. මංවනායක මහතා                                       | : | කමිටු සාමාජික | 1/1 |
| විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - 2015.12.16 දින සිට    |   |               |     |
| 05. එම්.ආර්.එම්.අයි. රිසා මහතා                             | : | කමිටු සාමාජික | 1/1 |
| විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික - 2015.12.16 දින සිට    |   |               |     |
| 06. ඩී.කේ. ජයකොඩිආරච්චි මහතා                               | : | කමිටු සාමාජික | 4/4 |
| සාමාන්‍යාධිකාරී  |   |               |     |

- |   |   |                |     |
|---|---|----------------|-----|
| 07. පී.බී. කොඩිකාර මහතා<br>නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී   | : | කමිටු සාමාජික  | 3/4 |
| 08. එම්.ටී.එස්.කේ. පීරිස් මහතා<br>සහකාර සාමාන්‍යාධිකාරී - මුදල්   | : | කමිටු සාමාජික  | 3/4 |
| 09. ඩී.යූ. ලියනගේ මහතා<br>සහකාර සාමාන්‍යාධිකාරී - අභ්‍යන්තර විගණන හා අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්               | : | කමිටු ලේකම්    | 4/4 |
| 10. ඒ.පී.පී. අතුකෝරාල මහත්මිය<br>විගණන අධිකාරී (විගණකාධිපති දෙපාර්තමේන්තුව) – 2015.08.06 දින දක්වා      | : | කමිටු නිරීක්ෂක | 2/2 |
| 11. එම්.ඩී. ඥාණරත්න මහතා<br>විගණන පරීක්ෂක ( I ශ්‍රේණිය) - 2015.11.06 දින සඳහා පමණක්                     | : | කමිටු නිරීක්ෂක | 1/1 |
| 12. එස්.ඩබ්.ඩී.කේ.එම්.ඒ.ආර්. ප්‍රේමතිලක මහතා<br>විගණන පරීක්ෂක (II ශ්‍රේණිය) – 2015.12.16 දින සඳහා පමණක් | : | කමිටු නිරීක්ෂක | 1/1 |

2015 වර්ෂයේ පළමු විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී 2015 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා කපු සංස්ථාව සිය සමස්ත ක්‍රියාකාරකම් මඟින් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් ද, 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළදී සංස්ථාවේ අභ්‍යන්තර විගණන අංශය මඟින් පාලනාධිකාරිය වෙත නිකුත් කරන ලද විගණන වාර්තාවල ඇතුළත් නිරීක්ෂණයන් හා එම නිරීක්ෂණයන්ට අනුව පාලනාධිකාරිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් ද කමිටුව විසින් දීර්ඝ වශයෙන් සමාලෝචන කටයුතු සිදුකරන ලදී.

එසේම මෙම විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී 2014 වර්ෂයට අදාළව මුදල් පනතේ 14 (2) (C) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කර ඇති කෙටුම්පත් විගණකාධිපති වාර්තාවේ අන්තර්ගත විගණන ඡේද සඳහා සැපයීමට අපේක්ෂා කරන පිළිතුරු සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කිරීම සිදුකරන ලදී.

2015 වර්ෂයට අදාළව පවත්වන ලද දෙවන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී 2014 වර්ෂය සඳහා මුදල් පනතේ 13 (7) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කර ඇති විගණකාධිපති වාර්තාවේ අන්තර්ගත විගණන ඡේද සඳහා සංස්ථා පාර්ශවයෙන් සිදුකරනු ලබන අදහස්

දැක්වීම් හා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරිපත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු වූ අතර, ඒ අනුව වාර්තාවේ සඳහන් එක් එක් විගණන ඡේද වෙන් වෙන් වශයෙන් ගෙන එහි අන්තර්ගත කරුණු විශ්ලේෂණාත්මකව සාකච්ඡා කර සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී. මෙහිදී කපු මද නිෂ්පාදන සඳහා පිරිවැය ගණනය කිරීමේ වර්තමාන ක්‍රමවේදය, සංස්ථා වතුයායන් හා ශාක අභිජනන මධ්‍යස්ථානවල පවතින කපු ගස් පිළිබඳ සංගණනය, සංස්ථාවේ සහනාධාර යෝජනා ක්‍රමය හා සංස්ථාවේ ක්‍රියාකාරකම් අනුව අදාළ වන රජයේ බදු යන කරුණු සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමු කරන ලදී.

2015 වර්ෂයේ තුන්වන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී 2015 වර්ෂයේ දෙවන හා තුන්වන කාර්තු සඳහා සංස්ථාව සිය සමස්ත ක්‍රියාකාරකම් මඟින් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව හා එම කාර්තු තුළදී සංස්ථාවේ අභ්‍යන්තර විගණන අංශය මඟින් පාලනාධිකාරිය වෙත නිකුත් කරන ලද විගණන වාර්තාවල ඇතුළත් නිරීක්ෂණයන් හා එම නිරීක්ෂණයන්ට අනුව පාලනාධිකාරිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව වෙත ඉදිරිපත් කර තිබූ වාර්තා සම්බන්ධයෙන් කමිටුව විසින් දීර්ඝ සමාලෝචනයක් සිදුකර සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අවශ්‍ය නිර්දේශයන් ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.

2015 වර්ෂයට අදාළ හතරවන විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2016 වර්ෂයට අදාළ සංස්ථාවේ ක්‍රියාත්මක සැලැස්ම කමිටුව වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහි උප කොටස් වශයෙන් 2016 වර්ෂය සඳහා සංස්ථාවේ අභ්‍යන්තර විගණන සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම ද කමිටුව වෙත ඉදිරිපත් කර තිබිණි. මෙම ලේඛනයන් හි අන්තර්ගතය සම්බන්ධයෙන් කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර, ඒ අනුව අදාළ නිර්දේශයන් සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම නිර්දේශයන් ඉදිරිපත් කිරීමේදී සංස්ථාවේ ඉදිරි වියදම් දැරීම සඳහා අනුමත රාජ්‍ය ප්‍රදානවල ප්‍රමාණවත්භාවය සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වය, සංස්ථාවට නීතිමය අයිතිය නොමැති වගා ඉඩම් පවරා ගැනීම, සංස්ථාවේ පුත්තලම වතුයායේ කපු වගාව සඳහා අනර්ථික වන භූමි කොටස් ඵලදායී ලෙස වෙනත් අතුරු භෝග වගාවන් සඳහා යොදා ගැනීම, වරලත් අලෙවිසැල් වෙත සිදුකරන ණයට විකුණුම් සඳහා ණයගැතියන්ගෙන් නිසි කාලසීමාවේදී මුදල් අයකරවා ගැනීම යන කරුණු පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමු කරන ලදී.

ආර්.කේ. ජයලත්  
සභාපති  
විගණන හා කළමනාකරණ කමිටුව

ශ්‍රී ලංකා කපු සංස්ථාව

**2015 වර්ෂය සඳහා කාර්ය සාධන වාර්තාව**

**01. කපු වගා සහනාධාර යෝජනා ක්‍රමය හා සංවර්ධන වැඩසටහන්**

**1.1 කපු වගා සහනාධාර යෝජනා ක්‍රමය**

භාණ්ඩාගාර ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද කපු වගා සහනාධාර යෝජනා ක්‍රමය යටතේ මෙම වර්ෂය තුළ බද්ධ කපු අක්කර 2500 ක් හා බීජ කපු අක්කර 2000 ක් වශයෙන් මුළු අක්කර 4500 ක් දිස්ත්‍රික්ක 18 ක් ආවරණය වන පරිදි වගාකර ඇත. ගොවි පවුල් 3288 ක් සඳහා මෙමගින් ප්‍රතිලාභ ලැබුණි. මේ සඳහා වැයවූණු මුළු වියදම රු.මිලියන 14.76 කි.

**02. වගාවේ ඵලදායිතාවය ඉහළ නැංවීම**

**2.1 රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය**

විවිධ ප්‍රදේශවලට උචිත නව ප්‍රභේද අභිජනනය කර කුඩා කපු ඉඩම්හිමියන්වෙත ලබාදීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලව්විය, අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ සුදුවතුරආර යන ශාක අභිජනන මධ්‍යස්ථාන නඩත්තුකරන ලදී. ව්‍යාප්ති සේවා සහ වාණිජමය කාර්යයන් සඳහා අවශ්‍ය බද්ධ පැළ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉහළ ගුණාත්මයෙන් සමන්විත මවුබීජ 600,000ක් හා අංකුර 310,000ක් මෙමගින් ලබාගන්නා ලදී. මේ සඳහා වැයවූ මුළු මුදල රු. මිලියන 16.4 කි.

**2.2 නිෂ්පාදනය වැඩිදියුණු කිරීම**

පෞද්ගලික අංශයේ සම්පත්දායකයකුගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්ක 11 ක ගොවීන් 685 ක් සඳහා ‘හෙලෝපෙල්ට්ස් රෝග පාලනය’ පිලිබඳව ප්‍රායෝගික පුහුණු වැඩමුළු 11 ක් සංවිධානය කරන ලදී. කපු වගාවේ රෝග හා පළිබෝධ මර්ධනය හා ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතයෙන් (GAP) ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වැඩමුළුවක් පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වන ලදී. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ මූල්‍යාධාර මත පවත්වන ලද මෙම වැඩමුළුව සඳහා කුඩා කපු ඉඩම්හිමියන් 50 ක් සහභාගී විය. මේ සඳහා වැයවූ මුළු වියදම රු. මිලියන 0.097 කි.

2.3 පැළ තවාන් කළමනාකරණය

සංස්ථාවේ මධ්‍යම පැළ තවාන් 07 ක් කමන්දළුව වතුයායේ හා අළුත්තරම, හාඩ්, මිහින්තලේ, වන්දිකාවැව, දඹුල්ල හා කුඹුක්කන පිහිටා ඇත. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන බද්ධ පැළ නිපදවීම සඳහා සාදන ලද පොලිදැල් ගෘහ 06 ක් කමන්දළුව, මිහින්තලේ, මඩකලපුව, අළුත්තරම පැළ තවාන්වල ඉදිකර ඇත. මෙම තවාන්වල 2015 මහ කන්නය සඳහා උසස් තත්ත්වයේ බද්ධ පැළ 218373 ක් නිෂ්පාදනය කර ගොවීන්වෙත ලබාදෙන ලදී.

03. පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන්

වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ඒකාබද්ධව පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ශාක අභිජනනය, පොහොර භාවිතය, පැළ සනත්වය, කපු වගාවේ රෝග හා පළිබෝධ මර්ධනය, අතුරු හෝග වගාව, බද්ධ හා බීජ වගාවන්, බද්ධ කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අස්වැන්න පිළිබඳව පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. අදාළ පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩමුළු සහ ව්‍යාප්ති සේවාවන් මගින් ගොවීන් දැනුවත් කරනු ලැබේ. මේ සඳහා වැයවූ මුදල රු. මිලියන 2.90 කි.

04. සංස්ථා වතුයායන් නඩත්තු කිරීම හා වගා පුනරුත්ථාපනය

කොණ්ඩවිච්චි වතුයායේ මුළු අක්කර 250 ක් පමණ සංස්ථාව විසින් අළුතින් වගා කටයුතු සිදුකරන ලදී. මීට අමතරව ඔයාමඩු ශාක අභිජනන මධ්‍යස්ථානයේ පාළු පැළ සිටුවීම අක්කර 135 ක සිදුකරන ලදී. වතුයායන්වලින් මෙට්‍රික් ටොන් 106 ක ලෙලිකපු අස්වැන්නක් ලැබුණි. මීට අමතරව ඵලදායීතාවය ඉහළ නැංවීම පිණිස රසායනික පොහොර යෙදීම, වල් මර්ධන කටයුතු, රෝග හා පළිබෝධ මර්ධනය, ක්ෂේත්‍ර මාවත් නඩත්තු කිරීම, කප්පාදු කිරීම ආදී ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේදයන්ද සිදුකරන ලදී. මේ සඳහා වැයවූ මුළු මුදල රු. මිලියන 10.4 කි.

05. පසු අස්වනු තාක්ෂණය

5.1 අලෙවිකරණය හා පිරිසැකසුම් කර්මාන්ත ප්‍රවර්ධනය

සංස්ථා වතුයායන්ගෙන් ලද ලෙලි කපු අස්වැන්න සහ කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන්ගෙන් මිලදිගත් කපු මද පුත්තලම සහ නැදගමුවෙහි පිහිටි පිරිසැකසුම් මධ්‍යස්ථානවලදී පිරිසැකසුම් කරන ලදී. එවා අගය එකතුකල නිෂ්පාදන ලෙස සංස්ථාවේ ප්‍රධාන අලෙවිසැල් මගින් අලෙවිකරන ලදී. මේ සඳහා වරලත් අලෙවිසැල් 39 කින් සමන්විත සංස්ථා අලෙවිසැල් ජාලයක් උපයෝගී කරගන්නා ලදී. අගය එකතුකල නව නිෂ්පාදන 02ක් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත්කල හැකිවූ අතර, ප්‍රශස්ත නිෂ්පාදන ක්‍රම භාවිතය (GMP) පිළිබඳව කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන් සහ අපනයනකරුවන් දැනුවත්කිරීම සහ පුහුණු කිරීම සිදුකරන ලදී. අලෙවි කටයුතු මගින් සංස්ථාව උපයන ලද මුළු ආදායම රු.මිලියන 67.71 කි.

06. මානව සම්පත් සංවර්ධනය

කාර්ය මණ්ඩලයේ සියළුම තරාතිරමවල නිලධාරීන්ගේ පුහුණුව හා සංවර්ධනය සඳහා අවශ්‍ය සේවාස්ථ පුහුණු සැසි පැවැත්වීමට කටයුතු සිදුකරන ලදී. මෙමගින් කාර්ය ඵලදායිතාවය ඉහළ නැංවීමටත් ඔවුන්ගේ විෂය දැනුම යාවත්කාලීන කිරීමටත්, නව දැනුම ලබාගැනීමටත් අවස්ථාව සැලසුණු අතර, ස්වයං පෙළඹවීම මගින් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ඉඩප්‍රස්ථාව සැලසුනි. කාර්යය මණ්ඩලයේ 50 සඳහා කුසලතා සංවර්ධන වැඩසටහනක් කම්කරු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පවත්වන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකු සඳහා ‘පෝෂණ සතිය’ මැයෙන් වැඩමුළුවක් පවත්වන ලදී. වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ අනුග්‍රහයෙන් කපු සංවර්ධන නිලධාරීන් 35 ක් සඳහා ව්‍යාප්තිකරණය පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. මේ සඳහා වැයවූ මුදල රු.මිලියන 0.4 කි.



ශ්‍රී ලංකා කපු සංස්ථාවේ කාර්ය සාධනය ඉහළ නැංවීම පිණිස ගැනීමට අපේක්ෂිත මධ්‍යකාලීන ක්‍රියාමාර්ග

කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සංස්ථාව විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ප්‍රධාන මධ්‍යකාලීන ක්‍රියාමාර්ග කිහිපයකි.

- 01. ශ්‍රී ලංකාවේ කපු වගා වපසරිය ඉහළ නැංවීම
- 02. කපු වගා ඉඩම්වල ඵලදායිතාවය ඉහළ නැංවීම
- 03. කපු වගාවේ පසු අස්වනු තාක්ෂණය ප්‍රවර්ධනය
- 04. මානව සම්පත් සංවර්ධනය හා ඵලදායිතාවය ඉහළ නැංවීම.

01. ශ්‍රී ලංකාවේ කපු වගා වපසරිය ඉහළ නැංවීම

1.1 ව්‍යාප්ති වැඩසටහන් යටතේ කපු වගාව

ශ්‍රී ලංකාවේ කපු වගාව ප්‍රධාන වශයෙන් වියළි දේශගුණික කලාපය තුළ ව්‍යාප්තව ඇත. පසුගිය දශක 03 ක කාලයක ක්‍රියාත්මක වූ යුධමය වාතාවරණය හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පිහිටි කපු වගා බිම් අක්කර 30000 ක් පමණ විනාශ විය. එහෙත් වර්ෂ 2010 සිට සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාප්ති වැඩසටහන් යටතේ වර්ෂයකට අක්කර 10000 කට අධික ඉඩම් ප්‍රමාණයක් කපු වගාවට නැඹුරු කරවීමට සමත්විය.

භාණ්ඩාගාර අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාප්ති සහනාධාර යෝජනා ක්‍රමය යටතේ බද්ධ හා බීජ කපු වගාව වර්ෂයකට අක්කර 4500 බැගින් ඉදිරි වසර 03 තුළ ක්‍රියාත්මක කරනු ඇත.

1.2 වගා පුනරුත්ථාපනය

සංස්ථා වතුයායන් වල නව වගාව හා පැරණි වගා පුනරුත්ථාපනය කිරීම 2011 වර්ෂයේ සිට ආරම්භ කරන ලදී. මේ යටතේ උතුරු පළාතේ කොන්ඩවිච්චි වතුයාය, නැගෙනහිර පළාතේ මාණ්කර්නි වතුයාය සංවර්ධනය හා පුනරුත්ථාපන කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව ආරම්භ කරන ලදී. මේ යටතේ කොන්ඩවිච්චි හා මාන්කර්ණි වතුයායන්වල ඉදිරි වසර 3 තුළදී අක්කර 1000 ක් පමණ අළුතින් වගාකිරීමට සැලසුම් කර ඇත.

පළාතේ මාණ්කර්නි වතුයාය සංවර්ධනය හා පුනරුත්ථාපන කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව ආරම්භ කරන ලදී. මේ යටතේ කොන්ඩව්වි හා මාන්කර්ණි වතුයායන්වල ඉදිරි වසර 3 තුළදී අක්කර 1000 ක් පමණ අළුතින් වගාකිරීමට සැලසුම් කර ඇත.

### 1.3 නව වගාව

කුඩා ඉඩම් හිමියන් සතු කපු වගාවන් වල නව වගාවද වාර්ෂිකව අක්කර 500 බැගින් සිදු කෙරෙන අතර, ඉදිරි වසර තුන තුල මෙම වගා නැඹුරුව අඛණ්ඩව පවතිනු ඇත. ඉහත සියළු වගා වැඩසටහන් මගින් අවම වශයෙන් වාර්ෂිකව අක්කර 7000 බැගින් කපු වගා භූමි ප්‍රමාණය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

මෙම කාර්යයන් සාර්ථකව ඉටු කිරීම සඳහා ප්‍රාදේශීය කාර්යාල 10 කින් සමන්විත ව්‍යාප්ති සේවා ජාලයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, දිස්ත්‍රික්ක 18 ක කපු වගා සංවර්ධන කටයුතු මෙමගින් ආවරණය කරනු ලබයි.

## 02. කපු වගා ඉඩම්වල ඵලදායිතාවය ඉහළ නැංවීම

ශ්‍රී ලංකාවේ කපු වගා වපසරිය අක්කර 136608 ක් පමණ වන අතර, මින් 88% ක් පමණ කුඩා ඉඩම් හිමියන් වේ. බහුතරයක් ඉඩම්වල බීජ කපු ගස් වගාකර ඇති අතර, සංස්ථා වතුයායන්වල මෙන්ම මෙම ඉඩම්වලද කපු ගස් වල වයස අවුරුදු 20-35 පමණ වන අතර, එක් ගසකින් ලෙලිකපු කිලෝ ග්‍රෑම් 3-5 ක් අතර ප්‍රමාණයක් ලැබේ. වැඩි දියුණු කරනලද නව කපු ප්‍රභේදවලින් සමන්විත කපු වගාවන් ඇති වියටිනාමය, ඉන්දියාව වැනි රටවල ගසකින් කිලෝ ග්‍රෑම් 10-15 ක් අතර අස්වැන්නක් ලැබේ. මේ අනුව වගාවේ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා සංස්ථාව විසින් පහත සඳහන් ක්‍රියාකාරකම් සිදුකරයි.

### 2.1 නව ප්‍රභේද හඳුන්වාදීම

මේ අනුව වැඩි අස්වැන්නක් ලබාදෙන වැඩිදියුණු කල නව ප්‍රභේද 08 ක් සංස්ථාව විසින් ගොවීන්වෙත හඳුන්වා දී ඇත. වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලිකළමනාකරණ පීඨය හා ඒකාබද්ධව පර්යේෂණ කටයුතු සිදුකෙරෙන අතර,

WUCC 1 WUCC 5, WUCC 8, WUCC 9, WUCC 13, WUCC 19, WUCC 21, WUCC 23 යන ප්‍රභේද 08 එළවන්කුලම, විලච්චිය, නාලන්ද, මහඔය, සුදුවතුර ආර හා ඔයාමඩුව යන වතුයායන් හා ශාක අභිජනන මධ්‍යස්ථානවල වගා කර ඇත. මෙම මව්ශාක වලින් අංකුර ලබාගෙන දිවයිනේ විවිධ දේශගුණික කලාපවලට උචිත නව ප්‍රභේද අභිජනනය කර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරනු ලැබේ. වාර්ෂිකව නව ප්‍රභේද 02 බැගින් හඳුන්වාදීමට කටයුතු කරන අතර, මෙමගින් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න කිලෝ ග්‍රෑම් 1000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

**2.2 ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතය**

ඉතා අඩු අස්වැන්නක් ලබාදෙන බීජ කපු ගස් ඉවත්කර නැවත වගාව සිදුකිරීම සඳහා කුඩා ඉඩම් හිමියන් වාර්ෂිකව යොමු කරනු ලැබේ. ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතයෙන් (Good Agricultural Practices) කපු වගාවේ අස්වනු ඵලදායිතාවය ඉහළ නැංවීම අරමුණු කර ජාතික වැවිලි කලමනාකරණ ආයතනයේ සහභාගීත්වය මත ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන් වාර්ෂිකව සිදුකරනු ලැබේ. මෙය ඉදිරි වර්ෂ තුන තුලදීද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. දූෂ්‍ය මාධ්‍ය මේ සඳහා උපයෝගී කරගනු ලැබේ. කපු ගස්වල මල් හටගන්නා කාලය තුළ අධික වර්ෂාපතනය පැවතීම නිසා දළමැරීමේ රෝගය ව්‍යාප්ත වේ.

මේ නිසා කපු අස්වැන්න 30%-40% ත් අතර ප්‍රමාණයකින් අඩුවේ. මේ සඳහා කුඩා ඉඩම් හිමියන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වී ඇත. පරිණත කපු වගාවන් තුළ ඇති කඳපණු හානිය මර්ධනය කිරීම සඳහා පර්යේෂණ අංශ සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මෙය ඉදිරි වර්ෂ තුන තුලදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

**2.3 මධ්‍යම පැළ තවාන්**

සංස්ථාවේ මධ්‍යම පැළ තවාන් මිහින්තලේ, දඹුල්ල, කමන්දළුව වතුයාය, අළුත්තරම, කුඹුක්කන, හාඩි වතුයාය හා වන්දිකාවැව යන ස්ථාන වල ස්ථාපිත කර ඇත. මෙම තවාන් මගින් නව ප්‍රභේද වලින් සමන්විත ඉහළ ගුණාත්මයෙන් යුක්ත බද්ධ පැළ සංස්ථා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කර ගොවීන් වෙත නිකුත්

කරනු ලැබේ. වාර්ෂිකව බද්ධ පැළ 300000 ක් නිෂ්පාදනය කරන අතර, ඉදිරි වර්ෂ 03 තුළදීද වසරකට පැළ 350000 ක් බැගින් නිපදවීම අරමුණු කර ඇත. පැළ නිෂ්පාදනයේදී නව තාක්ෂණය භාවිතය වැඩිදියුණු කෙරෙනු ඇත.

**03. කපු වගාවේ පසු අස්වනු තාක්ෂණය ප්‍රවර්ධනය**

ශ්‍රී ලංකාවේ නිපදවන කපු මදවල රසවත් බව, විශාලත්වය හා ආවේණික වර්ණයෙන් යුක්ත වීම නිසා ලෝක වෙළඳපොළ තුළ අධික ඉල්ලුමක් ඇතිවී ඇත. එහෙත් වාර්ෂිකව නිෂ්පාදනය වන ලෙලිකපු මෙට්‍රික් ටොන් 10000-12000 ක පමණ වාර්ෂික අස්වැන්න මගින් මෙම අපනයන ධාරිතාවය ක්ෂණිකව ඉහළ නැංවීම දුෂ්කර වී ඇත. දේශීය මද පරිභෝජනයද ඉහළ ගොස් ඇත.

මීට අමතරව කපු මද කිලෝවක නිෂ්පාදන වියදම ඉහළයාම නිසා කපු මද කිලෝවක මිල රු. 2000/- ක් රු. 2500/- ක් අතර පරාසයක පවතී. මෙම කරුණු සැලකිල්ලට ගෙන කපු මද නිෂ්පාදනවල ගුණාත්මය හා ලාභය ඉහළ නැංවීම සඳහා සංස්ථාව විසින් ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.

**3.1 ප්‍රශස්ත නිෂ්පාදන ක්‍රමවේද භාවිතය**

සංස්ථාව විසින් කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා ප්‍රමිතිකරණය, අගය එකතු කිරීම හා ප්‍රශස්ත නිෂ්පාදන ක්‍රමවේද (Good Manufacturing Practices) භාවිතයෙන් නිෂ්පාදනවල තත්ත්වය ඉහළ නැංවීම, සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන ක්‍රමවේද භාවිතය, නව තාක්ෂණය සහිතව පිරිසැකසුම් ක්‍රියාවලිය නවීකරණය කිරීම, අඩු වියදම් විප්ලවකරණය යන්ත්‍ර භාවිතය හා නව ඇසුරුම් ක්‍රම හා නව නිෂ්පාදන සඳහා ව්‍යවසායකයන් උනන්දු කිරීම සිදුකෙරේ. මේ සඳහා නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පුහුණු මධ්‍යස්ථානය උපයෝගී කරගනු ලැබේ.

**3.2 පුහුණු වැඩසටහන්**

කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිති තත්ත්වයන් දක්වා ඉහළ නැංවීමට සංස්ථාවේ දායකත්වය ලබාදුන් අතර, වාර්ෂිකව පිරිසැකසුම් කර්මාන්තයේ නියැලෙන්නන් 20 ක් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර ඇත. මෙම ඉදිරි වසර 03 තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

පිරිසැකසුම් කර්මාන්තය ආරම්භ කරන්නන් හට අවශ්‍ය විදුලිබලයෙන් ක්‍රියාකරන කැපීමේ යන්ත්‍ර (Shelling machine) හා විජලීකරණ යන්ත්‍ර (Ovens) සංස්ථාවේ මැදිහත්වීම මත පහසුමිලට ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර, මෙය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

### 3.3 කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන්ගෙන් කපු මද මිලදී ගැනීම

සංස්ථා වතුයායන් වලින් ලැබෙන ලෙලි කපු අස්වැන්නට අමතරව පිරිසැකසුම් කර්මාන්තශාලාවල අඛණ්ඩව වාර්ෂික නිෂ්පාදනය සිදුකිරීම සඳහා අවශ්‍ය කපු මද කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන්ගෙන් මිලදී ගැනීම පසුගිය වසර තුළදී සිදුකරන ලදී. වෙළඳපොළ තරඟකාරී තත්ත්වයන්ට මුහුණදීම සහ පිරිවැය අවමකිරීමේ පරමාර්ථයෙන් ගොවීන්ගෙන් ලෙලිකපු මිලදීගැනීම වෙනුවට කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන්ගෙන් කපු මද මිලදී ගැනීම සිදුකරන ලදී. ඉදිරි වර්ෂ 3 තුළදී කුඩා පරිමාණ පිරිසැකසුම්කරුවන්ගෙන් කපු මද මිලට ගැනීමට කටයුතු කරනු ලැබේ.

### 3.4 කපු අතුරු නිෂ්පාදන ප්‍රවර්ධනය

කපු අස්වැන්න මගින් ප්‍රධාන වශයෙන්ම ලෙලිකපු වෙන්කරගන්නා අතර කපු පුහුලන් ප්‍රයෝජනයට නොගෙන අපතේ යයි. මේ අනුව වාර්ෂිකව කපු පුහුලන් ටොන් 10000කට අධික ප්‍රමාණයක් ප්‍රයෝජනයට නොගෙන විනාශ වී යයි. මෙම කපු පුහුලන් භාවිතකර Non Alcoholic Beverages ජෑම්, කෝඩියල් වැනි අතුරු නිෂ්පාදන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම, පුහුණුව ලබාදීම සහ පෞද්ගලික අංශය සමඟ නිෂ්පාදන සහ අලෙවි කටයුතු සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

### 4.0 මානව සම්පත් සංවර්ධනය හා ඵලදායිතාවය ඉහළ නැංවීම

#### 4.1 මානව සම්පත පුහුණු කිරීම හා සංවර්ධනය

කාර්ය මණ්ඩලයේ සියළුම තරාතිරම්වල නිලධාරීන්ගේ පුහුණුව හා සංවර්ධනය සඳහා අවශ්‍ය සේවාස්ථ පුහුණු සැසි පැවැත්වීමට කටයුතු සිදුකර ඇත. මේ මගින් කාර්ය ඵලදායිතාවය ඉහළ නැංවීමටත් ඔවුන්ගේ විෂය දැනුම යාවත්කාලීන කිරීමටත්, නව

දැනුම ලබාගැනීමටත් අවස්ථාව සැලසෙන අතර, ස්වයං පෙළඹවීම මගින් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් ඉඩප්‍රස්ථා සැලසේ. මෙම පුහුණු වැඩසටහන් ඉදිරි වර්ෂ 03 තුළ අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර ඇත.

#### 4.2 කාර්ය මණ්ඩල ව්‍යුහය ප්‍රතිසංවිධානය හා කාර්ය සාධන ඇගයීම

සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල ජාලය සඳහා පරිගණක හා ෆැක්ස් යන්ත්‍ර ලබාදී ඇත. ඒ අනුව අන්තර්ජාල පහසුකම් සහිතව සන්නිවේදන කටයුතු නවීකරණය කර ඇත. වර්තමාන සංවර්ධන ක්‍රියාවලියට අනුරූප වන පරිදි සංස්ථාවේ කාර්ය මණ්ඩල ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සිදුකළ අතර, ඒ අනුව බඳවාගැනීමේ හා උසස් වීමේ පටිපාටිය සංශෝධනය කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇත. මෙමගින් කාර්ය මණ්ඩල ව්‍යුහය තුළ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූලිකාංග සහිතව සංස්ථාවේ ඉදිරි වසර කිහිපය තුළ අභියෝග වලට මුහුණදීම සඳහා මෙම ව්‍යුහාත්මක වෙනස්කම් උපයෝගී කරගනු ඇත. සියළුම තරාතිරම්වල කාර්ය සාධනය ඇගයීම් සිදුකිරීමටද අවශ්‍ය පියවර ගෙන ඇත.

**ශ්‍රී ලංකා කපු සංස්ථාව**  
**2015.12.31 දිනට ඒකාබද්ධ ශේෂ පත්‍රය**

2014.12.31		සටහන	රු.	රු.
රු.	වත්කම්			
	ජංගම නොවන වත්කම්			
77,005,215.45	දේපළ පිරිසිදු හා උපකරණ	01	110,208,071.46	
35,141,076.20	එල දරණ වගා නඩත්තු වියදම්	02	31,442,182.70	
25,852,827.72	එල නොදරණ වගා නඩත්තු වියදම් කෙරිගෙන යන වැඩ - ප්‍රාග්ධන	03	33,242,774.25	-
1,046,491.00			-	
<u>614,594.38</u>	අනෙකුත් කුඩා ව්‍යාපෘති	04	<u>806,139.73</u>	
139,660,204.75	<b>මුළු ජංගම නොවන වත්කම්</b>			175,699,168.14
	ජංගම වත්කම්			
48,712,114.42	නොග	05	30,130,806.66	
24,842,906.55	වෙළඳ ණයගැතියෝ සහ ලැබිය යුතු අනෙකුත් දෑ	06	24,410,542.89	
10,079,743.24	තැන්පතු අත්තිකාරම් හා පූර්ව ගෙවීම්	07	4,287,395.21	
<u>60,878,673.12</u>	මුදල් සහ මුදල් සමාන දෑ	08	<u>38,846,405.43</u>	
144,513,437.33	<b>මුළු ජංගම වත්කම්</b>			97,675,150.19
<b><u>284,173,642.08</u></b>	<b>මුළු වත්කම්</b>			<b><u>273,374,318.33</u></b>
	ස්කන්ධ සහ වගකීම්			
	ස්කන්ධ			
40,000,000.00	මූලික ප්‍රාග්ධනය		40,000,000.00	
78,956,936.39	රාජ්‍ය ප්‍රදාන		114,881,471.56	-
19,303,961.19	අනෙකුත් පාර්ශවයන්ගෙන් ලැබුණු ප්‍රදාන	09	18,916,912.73	
22,215,332.25	ප්‍රාග්ධන සංචිත	10	17,441,846.85	
<u>56,278,274.35</u>	ලාභ අලාභ ගිණුම		8,550,232.37	
216,754,504.18	<b>මුළු ස්කන්ධ</b>			199,790,463.51
	ජංගම නොවන වගකීම්			
42,414,576.01	පාරිතෝෂික දීමනා සඳහා වෙන්කිරීම්		52,470,630.13	
42,414,576.01	<b>මුළු ජංගම නොවන වගකීම්</b>		52,470,630.13	
	ජංගම වගකීම්			
25,004,561.89	වෙළඳ ණයගිතියෝ සහ ගෙවිය යුතු අනෙකුත් දෑ	11	21,113,224.69	
25,004,561.89	<b>මුළු ජංගම වගකීම්</b>			73,583,854.82
<b><u>284,173,642.08</u></b>	<b>මුළු ස්කන්ධ සහ වගකීම්</b>			<b><u>273,374,318.33</u></b>

ධම්සිරි බණ්ඩාර කරුණාරත්න  
සභාපති

මි‍රිඇල්ල බී.එම්. බණ්ඩාරතිලක  
උප සභාපති

එම්.ටී.එස්.කේ. පිරිස්  
සහකාර සාමාන්‍යාධිකාරී-මුදල්

ශ්‍රී ලංකා කපු සංස්ථාව

පදනම් කරගත් ගිණුම් ප්‍රතිපත්ති - 2015

01. පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත මත ගිණුම් පිළියෙල කර ඇත.
02. ස්ථාවර වත්කම් සරළ මාර්ග ක්‍රමය මත ක්ෂය කරන ලදී. වර්ෂය තුළ මිලට ගත් වත්කම් ගත් දිනය පදනම් කරගෙන ක්ෂය ගණනය කරන ලදී. වර්ෂය තුළ නිම කරන ලද ගොඩනැගිලි නිම කරන ලද දිනය පදනම් කරගැනීමෙන් නොව මුළු වර්ෂය සඳහාම ක්ෂය ගණනය කරන ලදී.

ක්ෂය කිරීමේ ප්‍රතිශත පහත සඳහන් පරිදි වේ.

මෝටර් වාහන	20%
යන්ත්‍ර සූත්‍ර	10%
මෙවලම් සහ උපකරණ	10%
කාර්යාලීය උපකරණ	10%
නළ ලිං / වගා ලිං	10%
ලී බඩු උපකරණ සහ සවිකිරීම්	06%
ස්ථිර ගොඩනැගිලි	03%
අර්ධ ස්ථිර ගොඩනැගිලි	33 1/3 %

03. දේපල පිරියත සහ උපකරණ ලෙස හඳුනාගත් වත්කම් පිරිවැයට ගිණුම්ගත කර ඇත. දේපල පිරියත සහ උපකරණ වල අගය ප්‍රත්‍යාගණන වටිනාකම මත සමුච්චිත ක්ෂය හා හානිකරන ලද අලාබ අඩුකර දක්වා ඇත.
04. පහත සඳහන් පදනම මත තොග ගණනය කරන ලදී.

කපු මද	; ශුද්ධ විකුණුම් මිලෙන්
කපු ඇට	; සහතික කළ වෙනස් වන මිල/වෙළෙඳ පොළ මිල
ගව සහ බැටළු	; ඒ ඒ පලාත්වල වෙළෙඳ මිල/ජීව බර අනුව
පොල්	; ශුද්ධ විකුණුම් මිල
අනෙකුත් සියළුම තොග	; පිරිවැයට ගණනය කරන ලදී.

05. ප්‍රධාන කාර්යාලීය වියදම් පිරිවැය මධ්‍යස්ථාන අතර එහි අන්තර්ගත මුළු වැටුප් වියදමට අදාළව බෙදා හරින ලදී.
06. වතුයායන්හි සාමාන්‍ය වියදම් ඵල දරණ සහ ඵල නොදරණ ප්‍රදේශ, පැලතවාන් සහ සත්වපාලනය අතර බෙදීම ඵම ප්‍රදේශ සඳහා වැයවූ සත්‍ය කම්කරු දින ගණනේ අනුපාතය අනුව බෙදා හරින ලදී.



07. මේරු ප්‍රදේශ වල ක්‍රමක්ෂය කිරීම වර්ෂයකට 5% බැගින් ගණනය කරන ලදී.
08. බොල් ණය සහ අඩමාන ණය වෙන් කිරීම මුළු ණය ගැතියන්ගෙන් 3.53% බැගින් ගණනය කර ඇත. වෙන් කිරීම් ගිණුමේ වෙනස වර්ෂය තුළ බොල් ණය කපා හැරීම සඳහා මාරු කරන ලදී.
09. පාරිතෝෂික දීමනා සඳහා වෙන් කිරීම පාරිතෝෂික දීමනා පනතේ සඳහන් පරිදි සේවය කරන ලද සම්පූර්ණ වර්ෂ ගණනට අනුව ගණනය කරන ලදී. පාරිතෝෂික හිමිකම් ලැබීම සඳහා පනතේ සඳහන් අවම සේවා කාලය ගිණුම් වර්ෂය තුළදී සම්පූර්ණවූ අයගේ සේවා පිරිවැය ආදායම් ගිණුමට හර කර ඇත.
10. ලැබූ හා ලැබිය යුතු දැවල වටිනාකම මත ආදායම ගිණුම්ගත කර ඇත.  
පහත සඳහන් දෑ සැලකිල්ලට ගෙන භාණ්ඩ විකිණීමේ ආදායම හඳුනාගෙන ඇත.
- ආයතනය අවදානම හා ප්‍රතිලාභ යන දෙකම ගැණුම්කරුට ලබාදේ.
  - ආයතන කළමනාකාරිත්වයේ මැදිහත්වීමක් විකුණන භාණ්ඩවල හිමිකාරිත්වයට හෝ කාර්යක්ෂම පාලනයක් තබා ගැනීම සඳහා මැදිහත් නොවේ.
  - ආදායම විශ්වාසනීය ලෙස හඳුනාගත හැකි වීම.
  - ගණුදෙනු හා අදාල ආර්ථික ප්‍රතිලාභයන් ආයතනයට ගලායා හැක
  - ගණුදෙනුවට අදාල වූ හෝ අදාල විය හැකි පිරිවැය විශ්වාසනීය ලෙස අගය කිරීම.
11. ප්‍රාග්ධන වත්කම් හි ක්ෂයවීම් හා ක්‍රමක්ෂය ලෙස ගිණුම් පොත්වලට ඇතුළත් කර ඇති සත්‍ය වටිනාකම්, අදාල ප්‍රාග්ධන වත්කම්වලින් කපා හැරීමෙන් අනතුරුව ඊට සමාන වටිනාකමක් ප්‍රාග්ධන ප්‍රදානවලින් ඉවත් කර ගිණුම්පොත් වල ආදායමක් ලෙස හඳුනාගනු ලැබේ.
12. මෝටර් වාහන ප්‍රත්‍යා ගනය 2009.01.01 දින සිට බලපැවත්වන දිනය ලෙස නිශ්චය කරන අතර, පිළිගත් රාජ්‍ය ආයතනයක කාර්මික ඉංජිනේරුවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු ස්වාධීන කොමිසමක් මගින් කරන ලදී.
13. බද්ධ පැළ සහ බීජ පැළ නිෂ්පාදනයට අදාල පරිපාලන වියදම් සේවා සහ වානිජ අංශ අතර, නිෂ්පාදිත සත්‍ය පැළ හා බෙදා හරින ලද පැළ පදනම් කර ගෙන කර ඇත.

ශ්‍රී ලංකා කපු සංස්ථාව

2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයට අදාළ සටහන්

**සටහන් 01**

**දේපල පිරිසක සහ උපකරණ :**

විස්තරය	පිරිවැය/ප්‍රත්‍යාගණන අගය 2015.01.01. (රු.)	අදාළ වසරේ වත්කම් එකතුවීම් / ප්‍රත්‍යාගණනය (රු.)	අදාළ වසරේ වත්කම් ඉවත්කිරීම් / විකුණුම් (රු.)	වත්කමේ වර්තමාන පිරිවැය / ප්‍රත්‍යාගණන වටිනාකම (රු.)	2015.12.31 දිනට සමුච්චිත ක්ෂය (රු.)	ලියා හරින ලද අගය 2015.12.31 දිනට (රු.)
සින්තක්කර ඉඩම්	11,775,947.01	11,760,775.36	-	23,536,722.37	-	23,536,722.37
ස්ථාවර ගොඩනැගිලි	40,347,029.15	3,958,616.00	-	44,305,645.15	16,027,100.83	28,278,544.32
අර්ධ ස්ථිර ගොඩනැගිලි	162,210.00	81,500.00	-	243,710.00	73,281.40	170,428.60
වාහන	70,452,115.84	32,958,750.00	4,807,500.00	98,603,365.84	53,225,693.11	45,377,672.73
යන්ත්‍ර සූත්‍ර	14,993,679.65	275,000.00	109,272.67	15,159,406.98	10,504,680.75	4,654,726.23
යන්ත්‍ර සූත්‍ර මෙවලම් හා උපකරණ	7,864,075.93	349,299.99	34,256.00	8,179,119.92	7,081,504.77	1,097,615.15
කාර්යාලීය උපකරණ	9,972,172.49	577,286.50	-	10,549,458.99	8,089,529.90	2,459,929.09
ලී බඩු හා සවිකිරීම්	6,395,185.32	492,787.00	-	6,887,972.32	4,132,585.04	2,755,387.28
නළ ලීං	826,682.00	-	-	826,682.00	474,657.25	352,024.75
වගා ලීං	644,999.00	465,756.66	-	1,110,755.66	194,559.34	916,196.32
වැව්	608,824.62	-	-	608,824.62	-	608,824.62
	<b>164,042,921.01</b>	<b>50,919,771.51</b>	<b>4,951,028.67</b>	<b>210,011,663.85</b>	<b>99,803,592.39</b>	<b>110,208,071.46</b>

ශ්‍රී ලංකා කපු සංස්ථාව

2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයට අදාළ සටහන්

**සටහන් 02**

එල දරණ වගාව - කපු	(සටහන 2 අ)	29,218,412.24
- පොල්	(සටහන 2 ආ)	2,223,770.46
		<b><u>31,442,182.70</u></b>

**(සටහන 2 අ)**

එල දරණ වගාව - කපු

වතුයාය	පිරිවැය 2015.01.01 (රු.)	2015.12.31 දිනට සමුච්චිත ක්ෂය	ලියා හරින ලද අගය 2015.12.31 (රු.)
හාඩ් වතුයාය	2,736,310.00	1,706,417.09	1,029,892.91
කමන්දළුව වතුයාය	14,708,944.94	10,401,579.27	4,307,365.67
පුත්තලම වතුයාය	30,069,888.71	18,168,284.35	11,901,604.36
එළවත්කුලම බීජ උද්‍යානය	13,933,185.28	8,872,237.82	5,060,947.46
විලව්විය ශාක අභිජනන මධ්‍යස්ථානය	655,569.86	130,405.80	525,164.06
ඇල්කඩුව ශාක අභිජනන මධ්‍යස්ථානය	4,440,584.27	825,866.61	3,614,717.66
ශාක අභිජනන මධ්‍යස්ථානය	1,150,848.05	115,084.80	1,035,763.25
මොණරාගල ශාක අභිජනන මධ්‍යස්ථානය	1,936,618.75	193,661.88	1,742,956.87
	<b><u>69,631,949.86</u></b>	<b><u>40,413,537.62</u></b>	<b><u>29,218,412.24</u></b>

**සටහන් 02 (ආ)**

එල දරණ වගාව - පොල්

වතුයාය	පිරිවැය 2015.01.01 (රු.)	2015.12.31 දිනට සමුච්චිත ක්ෂය	ලියා හරින ලද අගය 2015.12.31 (රු.)
හාඩ් වතුයාය	1,369,822.51	479,437.01	890,384.60
කමන්දළුව වතුයාය	2,437,612.22	1,201,424.43	1,236,187.79
පුත්තලම වතුයාය	431,998.76	334,800.69	97,198.07
	<b><u>4,239,433.49</u></b>	<b><u>2,015,662.13</u></b>	<b><u>2,223,770.46</u></b>

ශ්‍රී ලංකා කපු සංස්ථාව

2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයට අදාළ සටහන්

සටහන් 03

එළ නොදරණ වගාව	- කපු	(සටහන 3 අ)	28,794,547.00
	- පොල්	(සටහන 3 ආ)	4,448,227.25
			<hr/>
			<b>33,242,774.25</b>

සටහන් 03 (අ)

පැල නොදරණ වගාව

<u>වතුයාය</u>	<u>2015.12.31 දිනට පිරිවැය</u>
හාඩ් වතුයාය	2,315,771.69
කමන්දළුව වතුයාය	3,317,964.70
පුත්තලම වතුයාය	3,294,716.57
එළවත්කුලම බීජ උද්‍යානය	701,634.10
මාන්කර්නි වතුයාය	1,284,884.70
ඇල්කඩුව ශාක අභිජනන මධ්‍යස්ථානය	1,518,669.30
මහඔය බීජ උද්‍යානය	479,418.25
මොණරාගල බීජ උද්‍යානය	306,257.84
පර්යේෂණ හා සංවර්ධන	1,462,458.89
නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානය	135,360.40
ඔයාමඩුව ශාක අභිජනන මධ්‍යස්ථානය	9,022,730.05
විලච්චිය ශාක අභිජනන මධ්‍යස්ථානය	21,783.98
කොණ්ඩවිච්චි ශාක අභිජනන මධ්‍යස්ථානය	4,932,896.53
<hr/>	
	<b>28,794,547.00</b>

ශ්‍රී ලංකා කපු සංස්ථාව

2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයට අදාළ සටහන්

**සටහන් 03 (ආ)**

එල නොදරණ වගාව - පොල්

<u>වතුයාය</u>	<u>2015.12.31 දිනට පිරිවැය</u>
හාචි වතුයාය	1,924,923.91
කමන්දළුව වතුයාය	802,012.46
පුත්තලම වතුයාය	630,182.49
ඔයාමඩුව ශාඛ අභිජනන මධ්‍යස්ථානය	1,091,108.39
	<hr/>
	<b>4,448,227.25</b>

**සටහන් 04**

අනෙකුත් කුඩා ව්‍යාපෘති

<u>ව්‍යාපෘතිය</u>	<u>2015.12.31 දිනට පිරිවැය</u>
තේක්ක පැල ව්‍යාපෘතිය	482,874.09
තල ව්‍යාපෘතිය	40,000.00
පැපොල් ව්‍යාපෘතිය	272,465.64
කෙසෙල් හා දෙහි ව්‍යාපෘතිය	10,800.00
	<hr/>
	<b>806,139.73</b>

**සටහන් 05**

ජංගම වත්කම්

<u>නොග</u>	
විවිධ	40,072,068.74
වයින්	457,220.79
කපු මද	6,807,455.44
කපු ඇට	14,051,225.00
පැළ	3,380,396.32
ඇසුරුම් ද්‍රව්‍ය	1,362,440.37
	<hr/>
	<b>30,130,806.66</b>

**ශ්‍රී ලංකා කපු සංස්ථාව**

**2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයට අදාළ සටහන්**

**සටහන් 06**

වෙළඳ ණයගැතියෝ සහ ලැබිය යුතු අනෙකුත් දෑ

වෙළඳ ණයගැතියෝ	1,831,472.00	
අඩු කළා - බොල්ණය වෙන් කිරීම	64,650.96	1,766,821.04
විවිධ ණයගැතියෝ	23,987,313.85	
භානි වීම් වලින් වන අලාභ	1,343,592.00	22,643,721.85
<b>එකතුව</b>		<b>24,410,542.89</b>

**සටහන් 07**

තැන්පතු අත්තිකාරම් සහ පෙර ගෙවුම්

අත්තිකාරම්		1,147,450.00
පෙර ගෙවුම්		704,397.71
<b>තැන්පතු</b>		<b>2,435,547.50</b>
<b>එකතුව</b>		<b>4,287,395.21</b>

**සටහන් 08**

මුදල් හා මුදල් සමාන දෑ

මුදල් - මාර්ගස්ථ		122,078.00
මුදල් - අත ඉතිරි හා බැංකු ඉතිරි		38,724,327.43
<b>එකතුව</b>		<b>38,846,405.43</b>

**සටහන් 09**

අනෙකුත් පාර්ශවයන්ගෙන් ලැබුණු ප්‍රදාන

උතුරු නැගෙනහිර වෙරළබඩ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය		6,795,904.56
අතිරේක වැවිලි හෝග සංවර්ධන අමාත්‍යාංශය		1,612,451.80
සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය		10,508,556.37
<b>එකතුව</b>		<b>18,916,912.73</b>

ශ්‍රී ලංකා කපු සංස්ථාව

2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයට අදාළ සටහන්

**සටහන් 10**

**ප්‍රාග්ධන සංචිත**

ප්‍රත්‍යාගණන සංචිතය - වාහන	16,929,116.63
අනෙකුත් ප්‍රාග්ධන සංචිත	<u>512,730.22</u>
<b>එකතුව</b>	<b><u>17,441,846.85</u></b>

**සටහන් 11**

**ජංගම වගකීම්**

විවිධ ණයහිමියෝ	11,778,834.66
උපචිත වියදම්	<u>9,334,390.03</u>
<b>එකතුව</b>	<b><u>21,113,224.69</u></b>

**ශ්‍රී ලංකා කපු සංස්ථාව**  
**වාර්ෂික අංශය**

**2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ලාභ අලාභ ගිණුම**

<b>2014.12.31</b>		<b>2015.12.31</b>
(රු.)		(රු.)
	<b>විකුණුම් / පිරිවැටුම</b>	
63,334,146.00	කපු මද	67,707,424.80
-	බීජ කපු ඇට	3,004,850.00
50,865,900.00	කපු පැල	3,157,500.00
1,170,028.84	පොල්	1,481,898.19
-	ආපසු එවුම්	(55,122.80)
<b>115,370,074.84</b>	<b>ශුද්ධ විකුණුම්</b>	<b>75,296,550.19</b>
	<b>අඩුකලා: විකුණුම් පිරිවැය</b>	
(292,510.82)	තොග අඩු/ වැඩිවීම්	1,188,845.97
6,831,406.95	තවත් වියදම්	166,617.83
27,257,248.33	කපු මද නිෂ්පාදන පිරිවැය / පොදුකාර්ය	22,998,006.00
19,939,368.87	එල දරණ වගා නඩත්තු වියදම්	21,355,753.45
8,640,179.67	එල දරණ වගා සෘජු වියදම්	9,345,547.13
<b>62,375,693.00</b>	<b>මුළු විකුණුම් පිරිවැය</b>	<b>55,054,770.38</b>
<b>52,994,381.84</b>	<b>දළ ලාභය</b>	<b>20,241,779.81</b>
	<b>අඩුකලා: අනෙකුත් වියදම්</b>	
29,345,618.67	පරිපාලන වියදම් (පිරිසැකසුම් සහ තවත්)	16,102,968.44
29,345,618.67		16,102,968.44
<b>23,648,763.17</b>	<b>ලාභ (අලාභ) ක්‍රමක්ෂය කිරීමට පෙර</b>	<b>4,138,811.37</b>
3,283,050.99	<b>ක්‍රමක්ෂය</b>	3,283,051.20
<b>20,365,712.18</b>	<b>ලාභ (අලාභ) ක්‍රමක්ෂය කිරීමට පසු</b>	<b>855,760.17</b>
313,034.62	ලාභ / (අලාභ) වයිත්	227,361.39
129,400.00	ලාභ / (අලාභ) පිරිසැකසුම් උපකරණ	33,500.00
8,586.81	ලාභ/ (අලාභ) පැපොල් ව්‍යාපෘතිය	(152,344.97)
(307,992.97)	<b>ලාභ / (අලාභ) සත්ව පාලනය</b>	<b>(1,266,682.36)</b>
<b>20,508,740.64</b>	<b>ක්‍රියාත්මකයෙන් ලත් ශුද්ධ ලාභ / (අලාභ)</b>	<b>(302,405.77)</b>
	<b>අනෙකුත් ආදායම්</b>	-
21,235,000.00	රාජ්‍ය ප්‍රදාන පුනරාවර්තන	27,798,000.00
265,147.00	ස්ථාවර වත්කම් ඉවත් කිරීමේ ලාභය	10,168,605.39
	ලාභ/ (අලාභ)-රක්ෂණ වන්දි	38,306.39
3,151,683.11	පොලී ආදායම්	2,451,182.75
498,181.30	වෙනත් ආදායම්	2,474,094.75
161,036.82	ක්‍රමක්ෂය-වෙනත් පාර්ශවයන්ගෙන් ලත් ප්‍රදාන	2,291,036.81
<b>25,311,048.23</b>	<b>මුළු අනෙකුත් ආදායම්</b>	<b>45,221,226.09</b>
	<b>අනෙකුත් වියදම්</b>	
24,050,413.02	පරිපාලන වියදම් (ප්‍රධාන කාර්යාලය)	27,897,829.00
<b>21,769,375.85</b>	<b>ශුද්ධ ලාභය</b>	<b>17,020,991.32</b>



**ශ්‍රී ලංකා කපු සංස්ථාව**  
සේවා අංශය

**2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුම**

2014.12.31		රු.
	ආදායම	
17,072,009.24	රාජ්‍ය ප්‍රදාන	23,382,225.18
2,215,710.37	ප්‍රාග්ධන ප්‍රවර්තන වසර	2,318,239.65
	ක්‍රමකේෂය - අනෙකුත් වත්කම්	3,195,000.00
28,765,000.00	කැබරට් 03	38,302,000.00
	පුනරාවර්තන	
	වෙනත් ආදායම්	
	ව්‍යාප්ති සේවා	111,620.00
	පර්යේෂණ හා සංවර්ධන	26,455.00
<b>48,052,719.61</b>		<b>138,075.00</b>
	මුළු ආදායම	<b>67,335,539.83</b>
	අඩු කළා :-	
	වියදම්	
32,578,767.62	ප්‍රධාන කාර්යාලය	38,438,172.65
17,072,009.24	ප්‍රාග්ධන දීමනා යටතේ	23,382,225.18
42,451,595.13	ව්‍යාප්ති සේවා	51,705,959.87
-	මධ්‍යම පැළ තාවත්	12,114,885.83
2,839,104.31	පර්යේෂණ හා සංවර්ධන	3,891,016.26
731,327.44	ඔයාමඩුව ශාඛ අභිජනන මධ්‍යස්ථානය	569,763.68
206,933.20	ඔයාමඩුව ශාඛ අභිජනන මධ්‍යස්ථානය	1,982,549.66
95,879,736.94	මුළු වියදම	132,084,573.13
	වර්ෂය තුළ ආදායම ඉක්මවූ වියදම	
<b>(47,827,017.33)</b>	අවසාන ඒකාබද්ධ ලාභ අලාභ ගිණුමට මාරු කළා	<b>(64,749,033.30)</b>

31.12.2014	අවසාන ඒකාබද්ධ ලාභාලාභ ගිණුම	2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුම	රු.
21,769,375.85	වෘත්තීය අංශයෙන් ලැබූ ශුද්ධ ලාභය		17,020,991.32
(47,827,017.33)	වර්ෂය සඳහා ආදායම ඉක්මවූ වියදම - සේවා අංශය		(64,749,033.30)
(26,057,641.48)			(47,728,041.98)
996,618.81	පෙර වර්ෂය සඳහා ගැලපුම්	-	
81,339,297.02	පහළට ගෙන යන ලාභය	<b>56,278,274.35</b>	
82,335,915.83			56,278,274.35
<b>56,278,274.35</b>	ලාභය ඉදිරියට ගෙන යන ලාභය		<b>8,550,232.37</b>

**මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

**2015 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ මුදල් ප්‍රවාහ ප්‍රකාශය**

**2015.12.31 දිනෙන් අවසන් වර්ෂය**

**මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය**

වර්ෂය තුළ ඉපයූ ශුද්ධ ලාභය		(47,728,041.98)
මුදල් වලනයන් නොවූ අයිතමයන් සඳහා ගැලපීම්		
කෂය වීම්	17,695,062.67	
ක්‍රමක්ෂය	3,437,424.54	
පාරිතෝෂිත දීමනා සඳහා වෙන් කිරීම	12,242,906.37	
බොල්ණය සඳහා ලියා හැරීම හෝ වෙන් කිරීම	384,277.97	
ස්ථාවර වත්කම් හුවමාරුවෙන් වූ ලාභය	(5,395,119.99)	
ප්‍රාග්ධන සංචිත ලියා හැරීම	(4,773,485.40)	
මෙවලම් සහ උපකරණ සොරකම් කිරීමෙන් ඇති වූ අලාභ	21,846.87	
කෙරිගෙන යන ප්‍රාග්ධන වැඩ ලියාහැරීම	1,046,491.00	
අනෙකුත් කුඩා ව්‍යාපෘති ලියා හැරීම	237,187.85	
ඵලදායී සහිත වගා ගැලවීම (හාධි වතුයාය)	261,468.96	
ප්‍රාග්ධන දීමනා ක්‍රමක්ෂය	(31,186,501.64)	
		(6,028,440.80)
<b>කාරක ප්‍රාග්ධනයේ වෙනසට පෙර මෙහෙයුම් ලාභය / පාඩුව</b>		<b>(53,756,482.78)</b>
<b>කාරක ප්‍රාග්ධන වෙනස්වීම්</b>		
තොගය - (වැඩිවීම) / අඩුවීම	18,581,307.76	
ණය ගැතියෝ - (වැඩිවීම) / අඩුවීම	48,085.69	
අත්තිකාරම් සහ පෙර ගෙවුම් - (වැඩිවීම) / අඩුවීම	5,792,348.03	
ණය හිමියෝ - වැඩිවීම / (අඩුවීම)	(2,132,590.15)	
උපචිත වියදම් - වැඩිවීම / (අඩුවීම)	(1,758,747.05)	
		20,530,404.28
		(33,226,078.50)
පාරිතෝෂිත ගෙවීම්		(2,186,852.25)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>		<b>(35,412,930.75)</b>

ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය

ස්ථාවර වත්කම් මිලදී ගැනීම	(18,969,771.51)
නව වගා සඳහා ආයෝජනය කිරීම	(7,389,946.53)
ස්ථාවර වත්කම් විකිණීමෙන් ලද ප්‍රතිෂ්ඨාව	5,395,125.95
අනෙකුත් පාර්ශවයන්ගෙන් ලැබූ ප්‍රධාන	(226,011.65)
වෙනත් කුඩා ව්‍යාපෘති සඳහා ආයෝජනය	<u>(428,733.20)</u>

(21,619,336.94)

ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය

(57,032,267.69)

මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනිත වූ මුදල් ප්‍රවාහය

රාජ්‍ය ප්‍රදාන	<u>35,000,000.00</u>
වර්ෂය තුළදී මුදල් හා මුදල් සමාන දෑ වල ශුද්ධ වැඩිවීම / අඩුවීම	<u>(22,032,267.69)</u>

වසර ආරම්භයේ මුදල් හා මුදල් සමාන දෑ

60,878,673.12

38,846,405.43

(සටහන් 01)	<u>2015.01.01 දිනට</u>	<u>2015.12.31 දිනට</u>
අත ඉතිරි සහ බැංකු ඉතිරි මුදල්	60,794,964.18	38,724,327.43
මාර්ගස්ථ මුදල්	<u>83,708.94</u>	<u>122,078.00</u>
	<u><u>60,878,673.12</u></u>	<u><u>38,846,405.43</u></u>

ශ්‍රී ලංකා කපු සංස්ථාව

2015.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශය

වෙනස්වීම්	මූලික ප්‍රාග්ධනය	රාජ්‍ය ප්‍රාග්ධන ප්‍රධාන	ප්‍රාග්ධන ප්‍රධාන - උතුරු නැගෙනහිර වෙරළබඩ ප්‍රජා.සං. වැඩසටහන	ප්‍රාග්ධන ප්‍රදාන - අතිරේක වැවිලි හෝග සංවර්ධන අමාත්‍යාංශය	ප්‍රත්‍යාගණන සංචිතය	අනෙකුත් ප්‍රාග්ධන සංචිත	ප්‍රදාන සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය	ලාභා ලාභ ගිණුම	එකතුව
2015.12.01 දිනට ශේෂය	40,000,000.00	78,956,936.39	7,021,916.21	1,612,451.80	21,702,602.03	512,730.22	10,669,593.18	56,278,274.35	216,754,504.18
වර්ෂ තුළදී ලද ප්‍රධාන	-	35,000,000.00	-	-	-	-	-	-	35,000,000.00
මෝටර් වාහන ප්‍රධාන	-	31,950,000.00	-	-	-	-	-	-	31,950,000.00
ලාභ අලාභ ගිණුමට මාරු කිරීම	-	(31,025,464.83)	(226,011.65)	-	-	-	(161,036.81)	-	(31,412,513.29)
වත්කම් ඉවත් කිරීමේ ගිණුමට මාරු කිරීම	-	-	-	-	(4,773,485.40)	-	-	-	(4,773,485.40)
පෙර වර්ෂයේ ගැලපීම්	-	-	-	-	-	-	-	-	-
කාල පරිච්ඡේදය සඳහා ශුද්ධ ලාභය / අලාභය	-	-	-	-	-	-	-	(47,728,041.98)	(47,728,041.98)
2015.12.31 දිනට ශේෂය	40,000,000.00	114,881,471.56	6,795,904.56	1,612,451.80	16,929,116.63	512,730.22	10,508,556.37	8,550,232.37	199,790,463.51



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அ்திபதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය }  
 எனது இல. }  
 My No. }

AGL/C/SLC/1/15/FA

ඔබේ අංකය }  
 உமது இல. }  
 Your No. }

දිනය }  
 திகதி }  
 Date }

2016 ජූලි 27 දින

සභාපති

ශ්‍රී ලංකා කපු සංස්ථාව

ශ්‍රී ලංකා කපු සංස්ථාවේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා කපු සංස්ථාවේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනතේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් සංස්ථාවේ සභාපති වෙත 2016 අප්‍රේල් 26 දින නිකුත්කරන ලදී

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාර වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.





2. මූල්‍ය ප්‍රකාශන  
-----

2.1 තත්ත්වගණනය කළ මතය  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා කපු සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

✓ 2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම  
-----

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති  
-----

ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 01

- I. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ ගිණුම්කරණ පදනම හෙළිදරව් කර නොතිබුණි.
- II. 138 වන වගන්තිය ප්‍රකාරව වෙනත් අවශ්‍යතාවයන් හෙළිදරව්කළ යුතු වුවද පහත සඳහන් තොරතුරු හෙළිදරව්කර නොතිබුණි.
  - (i) ලියාපදිංචි කළ කාර්යාලයේ හෝ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය
  - (ii) සංස්ථාවේ මෙහෙයුම් හා ප්‍රධාන කාර්යයන්

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 02

පිරිවැය වෙනවෙනම ගණනයකර තොග අගය කිරීම වෙනුවට, සියළුම නිෂ්පාදනවල සාමාන්‍ය පිරිවැය අනුව තොග අගය කර තිබුණු බැවින් කපු ආශ්‍රිත නිෂ්පාදනයන් වෙළඳපලේ මිල සාමාන්‍ය පිරිවැයට වඩා අඩු අගයක් ගෙන තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10

17 වන වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමත කළ දිනය මූල්‍ය ප්‍රකාශන භාවිත කරන්නන්ට වැදගත් වන බැවින් මූල්‍ය ප්‍රකාශන අනුමත කළ දිනය හෙළිදරව් කළ යුතු වුවද සංස්ථාව විසින් මූල්‍ය ප්‍රකාශන අනුමත කළ දිනය හෙළිදරව් කර නොතිබුණි.





(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

- I. සම්පූර්ණයෙන් ක්ෂය වී ඇති මෝටර් වාහන 19 ක තවදුරටත් භාවිතයේ පවත්නා බැවින් එහි සාධාරණ අගය පෙන්වුම් කිරීම සඳහා ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- II. දේපල, පිරියත සහ උපකරණවලට අදාළව සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට සමුච්චිත ක්ෂය සමාලෝචිත වර්ෂයට අදාළ ක්ෂය සහ අපහරණය කරන ලද වත්කම් වල ක්ෂයවීම හෙළිදරව් කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

ප්‍රමිතිය ප්‍රකාරව සේවක ප්‍රතිලාභ පිළිබඳ හෙළිදරව් කල යුතු අවශ්‍යතාවයන් නිසිපරිදි හෙළිදරව් කර නොතිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 37

මූල්‍ය ප්‍රකාශනවල අසම්භාවය බැරකම් හෙළිදරව් කළ යුතු වුවද සංස්ථාවේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් දෙදෙනෙකු විසින් සංස්ථාවට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරා තිබුණද ඒවා මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව්කර නොතිබුණි.

(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 41

සංස්ථාව සතු කපු ගස් ජෛව විද්‍යාත්මක වත්කම් වන අතර එම වත්කම් ප්‍රමිතිය ප්‍රකාරව සාධාරණ අගයට ගිණුම්ගත කර නොතිබූ අතර පහත සඳහන් හෙළිදරව් කිරීම් කර නොතිබුණි.

- I. කෘෂිකාර්මික කටයුතුවලට අදාළ මූල්‍ය අවදානම උපාය මාර්ග
- II. සෑම ජෛව විද්‍යාත්මක වත්කම් කාණ්ඩ සහ කාර්යයන් වල ස්වභාවය
- III. සෑම ජෛව විද්‍යාත්මක වත්කමක භෞතික ප්‍රමාණයන් හා කාල පරිච්ඡේදය තුළදී ලබාගත් ඵලදාවට අදාළ මූල්‍ය නොවන මිනුම් පෙර ඇස්තමේන්තු

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ස්ථාවර තැන්පතු සඳහා සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු පොලිය රු.43,968 ක් අඩුවෙන් ගිණුම් ගතකර තිබුණි.







- (ආ) සමාලෝචිත වර්ෂයට අදාල රු.364,664 ක් වියදම් උපචිත වියදම් වශයෙන් ගිණුම් ගත කර නොතිබුණු අතර නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානයේ 2015 සැප්තැම්බර් මාසයේ මිලදීගත් රු.53,000 ක් වටිනා විද්‍යාගාර උපකරණ සඳහා ගෙවිය යුතු මුදල ණය හිමියන් යටතේ ගිණුම් ගත කර නොතිබුණි.
- (ඇ) (i) 2005 අප්‍රේල් 08 දින කෘෂිකර්ම අලෙවි සංවර්ධන සමුපකාර සංවර්ධන හින්දු ආගමික කටයුතු හා සහායක අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරයෙන් සියයට 6 වාර්ෂික පොලියට ලබා ගන්නා ලද රු.3,500,000 ක ණය මුදලක් දිගු කාලීන ණය යටතේ දැක්වීමට කටයුතු නොකර ජංගම වගකීම් යටතේ ගිණුම් වල දක්වා තිබුණි.
- (ii) එම ණය මුදල සඳහා සමාලෝචිත වර්ෂයට ගෙවිය යුතු පොලිය රු.210,000 ක් සඳහා වෙන් කිරීමක් කර නොතිබුණු අතර 2015 දෙසැම්බර් 31 දක්වා ගෙවිය යුතු වූ පොලිය රු.2,240,000 ක් ජංගම වගකීම් ලෙස දක්වා නොතිබුණි.
- (ඈ) අස්වනු රක්ෂණය වෙනුවෙන් (Crop Insurance ) ගෙවිය යුතුව තිබූ රු.791,465 ක මුදල දිගු කාලීන වගකීම් යටතේ දැක්වීම වෙනුවට ජංගම වගකීම් ලෙස ගිණුම් වල දක්වා තිබුණි.
- (ඉ) මිහින්තලේ වාණිජ පැල තවානේ ඉදිකරන ලද වගා ළිඳෙහි සම්පූර්ණ වටිනාකම රු.517,507 ක් වුවද ස්ථාවර වත්කම් යටතේ එහි වටිනාකම රු.465,756 ක් ලෙස දක්වා තිබීමෙන් ස්ථාවර වත්කම් රු.51,751 ක් අඩුවෙන් දක්වා තිබුණි.

2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසිවලට හා  
කළමනාකරණ තීරණ වලට යොමුව  
-----

අනුකූල නොවීම  
-----

(අ) 2006 අංක 10 දරන දේශීය ආදායම්  
බදු පනත

සංස්ථාව ආදායම් බදු බැඳියාවට යටත් සංස්ථාවක් වන නමුත් 2011/2012, 2012/2013, 2013/2014 හා 2014/2015 තක්සේරු වර්ෂ වල ආදායම් බදු ප්‍රකාශන සකස් කිරීමට හෝ ආදායම් බදු ගෙවීමට හෝ කටයුතු කර නොතිබුණි.





(ආ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත හා 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත

තොග සහ සිල්ලර භාණ්ඩ සපයන හා භාණ්ඩවල නිෂ්පාදන ආයතනය වන විටදී සහ කාර්තුවක පිරිවැටුම රු. මිලියන 3 කට වැඩි හෝ වාර්ෂික පිරිවැටුම රු. මිලියන 12 කට වැඩි වන විටදී එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සඳහා ලියාපදිංචි වියයුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 3.5 වගන්තිය

ආපදා ණය ගෙවීමේදී ණය කරුවන් හා ඇපකරුවන්ගේ වැටුපෙන් 40% අවකරණ සීමාව ඉක්මවා ණය ගෙවීම් කර තිබූ අවස්ථා නිරීක්ෂණය විය.

(ඈ) 1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛය

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ භාණ්ඩාගාරය විසින් නිශ්චිතව අනුමත කරන ලද ප්‍රතිලාභ පමණක් පාලක මණ්ඩලයේ අනුමැතිය මත සේවකයින්ට ගෙවිය හැකි වුවත් ඊට පටහැනි ලෙස සංස්ථාවේ කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ට මසකට රු.5,000 බැගින් හා අනෙකුත් සේවකයෙකුට රු.1500 බැගින් සමාලෝචිත වර්ෂයේ ඔක්තෝබර් දක්වා ප්‍රවාහන දීමනා ලෙස රු.2,368,801 ක ගෙවා තිබුණි.

(ඉ) 2015 ජූලි 10 දිනැති අංක 02/2015 රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 10 වන ඡේදය

චක්‍රලේඛයේ වාහන පැවරීම හා විකුණුම් ආදායම පිළිබඳ උපදෙස්වල දක්වා ඇති පරිදි වාහන විකුණුම් ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ දී සංස්ථාවේ වාහන විකිණීමෙන් ලද රු.5,306,351 ක ආදායම භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1

මූල්‍ය ප්‍රතිඵල

(අ) ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ මෙහෙයුම් කටයුතු වලින් රු.47,728,042 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.26,057,641 ක් විය. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී





ඌනතාවය රු.21,670,401 ක වැඩිවීමක් නිරීක්ෂණය විය. වාණිජ අංශයේ ආදායම රු.40,073,524 කින් අඩුවීම හා කපු ව්‍යාපෘති සේවයේ වියදම රු.9,254,364 ක් හා පැල තවත් වියදම රු.12,114,885 කින් වැඩිවීම මෙම ඌණතාවයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ තුනක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී , මූල්‍ය ප්‍රතිඵලය 2012 වර්ෂයේදී රු.44,233,832 ශුද්ධ ලාභයක් වුවද එය අඛණ්ඩව පිරිහෙමින් 2015 වර්ෂයේදී රු.47,728,042 ක ශුද්ධ අලාභයක් වී තිබුණි. එහෙත් සේවක පාරිශ්‍රමික හා ක්ෂයවීම් සැලකිල්ලට ගැනීමේදී 2012 වර්ෂයේදී රු.100,906,166 ක ආයතනවයක් පැවතියද 2015 වර්ෂයේදී එය රු.41,851,749 ක් දක්වා සියයට 141 කින් අඩුවී තිබුණි.

(ඇ) ආයතනයේ සේවක පාරිශ්‍රමික සඳහා ගෙවීම් 2012 වර්ෂයේදී රු.45,592,055 ක් වුවද එය සමාලෝචිත වර්ෂයේදී රු.71,884,727 ක් වූයෙන් සියයට 57 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි.

3.2

විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

(අ) මෙහෙයුම් ක්‍රියාකාරිත්වය

I. සංස්ථාවේ 2015 වර්ෂයේ වාණිජ අංශයේ දළ ලාභ අනුපාතය සියයට 27 ක් වුවද 2014 වර්ෂයේ එය සියයට 46 ක් වූයෙන් 2014 වර්ෂයට සාපේක්ෂව සියයට 19 ක අඩු වීමක් නිරීක්ෂණය විය.

II. කපු ආශ්‍රිත නිෂ්පාදනවල 2011 සිට 2014 දක්වා විකුණුම් ආදායම සමග සංසන්දනයේදී 2015 වර්ෂයේ විකුණුම් ආදායම අඩුවීමක් නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනත අනුව සංස්ථාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ කපු වගා කිරීමේ හා නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම සහ මිළදී ගැනීම, අලෙවි කිරීම සම්බන්ධ සැලසුම් පිළියෙල කිරීම, විමර්ශනය හා පර්යේෂණ කටයුතු කිරීම, අලෙවි කිරීම පිළිබඳ හා වෙනත් තොරතුරු රැස්කිරීම, පිළියෙල කිරීම, ප්‍රසිද්ධ කිරීම හා බෙදාහැරීම, කපු ආශ්‍රිත නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සඳහා අවශ්‍ය තැනැත්තන් පුහුණු කිරීම හා ලෝකයේ වෙළඳපලවල් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම වේ. එහෙත් අරමුණු ළඟා කර ගැනීම සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.





(අ) කපු ආශ්‍රිත නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සඳහා අවශ්‍ය තැනැත්තන් පුහුණු කිරීම සඳහා හා කපු නිෂ්පාදන සඳහා ලෝකයේ වෙළඳපල ප්‍රවර්ධනය කර ගැනීම සඳහා පියවර ගෙන නොතිබුණි.

(ආ) කපු වගා කිරීම

-----

- (i) පුත්තලම කපු වතුයායට අක්කර 960 ක භූමි ප්‍රමාණයක් හිමිව තිබුණත් ඉන් වගාවට යොදා තිබුණේ අක්කර 240 බැවින් අක්කර 720 ක් නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ii) පුත්තලම, කමන්දළුව හා හාඩ් වතුයායවල කපු ගස් වසර 30 ඉක්මවූ බැවින් එලදාව අවම මට්ටමක පැවතුණි.

(ඇ) සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

-----

කපු ව්‍යාප්ත කිරීම සඳහා සහනාධාර ක්‍රමය යටතේ 2014 සහ 2015 වර්ෂවල බද්ධ කපු පැල 200,000 ක් හා බීජ කපු පැල 80,000 ක් බැගින් පැල 560,000 ක් ගොවීන් අතර බෙදා දී තිබුණි. මේ පිළිබඳ පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2014 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 09 ක් සඳහා රු.2,054,400 ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11 ක් සඳහා රු.2,152,800 ක් වැය කර බද්ධ කපු පැල පිළිවෙලින් 34,240 ක් හා 36,000 ක් බෙදා තිබුණි. පුත්තලම දිස්ත්‍රික්කයේ කපු පැල 22,204 ක් එනම් 65% ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කපු පැල 13,027 එනම් 36 % විනාශ වී තිබීම නිසා අපේක්ෂිත ඉලක්ක සපුරාගෙන නොතිබුණු බව සිදුකරන ලද භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.
- (ii) 2014 වර්ෂයේ බෙදා දුන් කපු පැල 280,000 න් කපු පැල 130,303 ක් පමණක් පැලවී තිබූ බව නිරීක්ෂණය වූයෙන් සහනාධාර කපු ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵල ඉටු වී නොතිබුණු බව නිරීක්ෂණය විය.





(iii) 2014 වර්ෂයේ සහනාධාර යටතේ අක්කර 4500 ක් සඳහා කපු පැල ලබාදී තිබුණු අතර අක්කර 422 ක එකම කපු පැලයක්වත් නොතිබුණු බව නිරීක්ෂණය විය.

(ඇ) පර්යේෂණ හා සංවර්ධනය

සමාලෝචිත වර්ෂයේ පර්යේෂණ හා සංවර්ධනය සඳහා රු.මිලියන 3 ක් වෙන් කර තිබුණු අතර එයින් රු.මිලියන 2.894 ක් වැය කර තිබුණි. ක්‍රියාත්මක වූ පර්යේෂණ වැඩසටහන් පරීක්ෂා කිරීමේදී පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) පර්යේෂණ සිදු කිරීමට පෙර පර්යේෂණ යෝජනාවලියක් ඉදිරිපත් කර අනුමත කරගත යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ii) පර්යේෂණවල ප්‍රගතිය ඇගයීම් කළ හැකි පරිදි අඛණ්ඩ හා විධිමත් ප්‍රගති වාර්තා ඉදිරිපත් කර නොතිබුණු අතර මාසිකව කළ වැඩ වාර්තාවක ස්වරූපයට ප්‍රගති වාර්තා ඉදිරිපත් කර තිබුණි.

4.2 කළමනාකරණ ආකාරයක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සංස්ථාව සඳහා මූල්‍ය රෙගුලාසි හා පරිපාලන රීති මාලාවක් සකස් කර නොතිබුණු අතර සේවක පැමිණීම, පිටවීම හා කාර්යාල වේලාවන් සඳහා ආයතන සංග්‍රහය හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුවද අතිකාල දීමනා ගෙවීම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධාන අනුවද වාසිදායක පරිදි යොදාගෙන තිබුණි.
- (ආ) අක්කර 15,329 ක් වූ වතු 9 ක සංස්ථාව කපු වගා කර තිබුණද එම වතුවලින් අක්කර 200 ක වත්තක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටද, අක්කර 1874 ක වතු 3 ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවටද, අක්කර 13,255 ක වතු 5 ක් රජයටද අයත් ඒවා වන අතර එම ඉඩම් සංස්ථාවට පවරාගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) 2012 සහ 2013 වර්ෂවලදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවිනැගුම වැඩසටහනට සංස්ථාව විසින් ලබාදුන් කපු පැල සඳහා රු.9,466,200 ක් 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව ඇතත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නමින් අමාත්‍යාංශයක් මේ වනවිට නොමැති බැවින් මුදල් අයකර ගැනීම ගැටළු සහගත වන අතර එම කාලවකවානුව තුළ මෙම මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.





05. ගිණුම් කටයුතු භාවය සහ යහපාලනය

5.1 වාර්ෂික වාර්තා

සංස්ථාවේ 2013 සහ 2014 වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණු අතර 2015 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක PF/PE/21 හා 2002.05.24 දිනැති වක්‍රලේඛය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන සමඟ කෙටුම්පත් වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කර නොතිබුණි.

5.2 අයවැය පාලනය

- I. අදාළ වර්ෂයේ අයවැය සංඛ්‍යා හා පසුගිය වර්ෂයේ තත්‍ය වියදම් සමඟ සමාලෝචනය කළ හැකි වන පරිදි අයවැය ලේඛණය පිළියෙළ කළයුතු වුවත් සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා ඉදිරිපත් කර තිබූ අයවැය ලේඛණයේ පසුගිය වර්ෂයේ තත්‍ය වියදම ඉදිරිපත් කර නොතිබුණි.
- II. සමාලෝචිත වර්ෂයේ අයවැයගත අයින්ම 26 ක වියදම් හා තර්ජන වියදම් අතර 20% සිට 1102% දක්වා විචලනයක් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන තිබුණි.

06. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සංස්ථාවේ සභාපතිවරයා වෙත යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

(අ) සේවක පරිපාලනය

සංස්ථාව සඳහා මූල්‍ය හා පරිපාලන රීති මාලාවක් සකස් කර නොතිබූ අතර සේවකයින් බඳවා ගැනීම හා උසස් කිරීම අනුමත පරිපාටියෙන් බැහැරව සිදුකර තිබුණි.

(ආ) අයවැය පාලනය

අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද විධිමත් අයවැය ලේඛණයක් ඉදිරිපත් කර නොතිබුණි.





(ඇ) වත්කම් පාලනය

-----

කපු වතු වල නීත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) මූල්‍ය පාලනය

-----

සංස්ථාවේ කපු පැල අලෙවියෙන් ලැබිය යුතු ණය මුදල් එම කාලවකවානුව තුළ අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

එච්.එම්.ගාමිණි විජේසිංහ

විගණකාධිපති



ශ්‍රී ලංකා කපු සංස්ථාවේ 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ගිණුම් පිළිබඳව 1971 අංක 38 දරණ මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාරව නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සංස්ථා පාර්ශවයෙන් අදහස් දැක්වීම් සහ ගනු ලබන ක්‍රියාමාර්ග.

2.2.1 (අ) I මූල්‍ය ප්‍රකාශන මඟින් ඉදිරිපත්කර ඇති ගිණුම්කරණ අයිතමවලට අදාළ සියලුම මිනුම්කරණ පදනම් හෙළිදරව් කර ඇත.

2.2.1 (අ) II වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී වාර්ෂික ගිණුම් එම වාර්තාවේ කොටසක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබේ. අදාළ වාර්ෂික වාර්තාවේ ඇතුළත් සභාපතිගේ වාර්තාවේ මෙම විගණන විමසුමේ සඳහන් සියලුම කරුණු අඩංගු කර ඇත.

2.2.1 (ආ) පිරිසැකසුම්කරණය හා අගය එකතු කිරීම සංකීර්ණ කාර්ය පරිපාටියක් වන අතර, ඊට ගැළපෙන පරිදි පිරිවැය ගණනය කිරීම සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයක සේවය ලබාගෙන ඇත. එසේම, වෙළඳපොළ තරඟකාරීත්වයට අනුව නිෂ්පාදනවල විකුණුම් මිල තීරණය කර ඇති අතර අවසාන වශයෙන් සමස්ත විකුණුම් තුළින් ලාභයක් උපයා ගැනීමට එමඟින් අපේක්ෂා කර ඇත. ඒ අනුව, කපු අලෙවිය මඟින් 2015 වර්ෂයේදී රු. මිලියන 7.34 ක ලාභයක් උපයාගෙන ඇත.

2.2.1 (ඇ) 2015 වර්ෂයට අදාළ සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශ 2016.02.24 දින පැවති සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2016 වර්ෂයේ සිට මෙම විගණන ඡේදයේ සඳහන් තොරතුරු මූල්‍ය ප්‍රකාශ මඟින් සැපයීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

2.2.1 (ඇ) I 2016 වර්ෂයේදී මෙම ප්‍රත්‍යාගණන කටයුතු සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

2.2.1 (ඇ) II 2016 වර්ෂයේදී මේ අනුව අදාළ හෙළිදරව්කිරීම් මූල්‍ය ප්‍රකාශවල සිදුකිරීමට සටහන් කරගන්නා ලදී.

2.2.1 (ඉ) 2016 වර්ෂයේ සිට අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරනු ඇත.



2.2.1 (ඊ) 2016 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය සටහන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කරනු ලැබේ.

2.2.1 (උ) මෙම ගිණුම්කරණ ප්‍රමිතියේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සංස්ථාව සතුව නොමැති අතර, ඉදිරි වර්ෂයේදී බාහිර විශේෂඥයෙකුගේ සේවය ලබා ගැනීම මගින් අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරනු ඇත.

2.2.2 (අ) 2016 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් ගිණුම්පොත්වලට අදාළ ගැලපීම් සිදු කරනු ලැබේ.

2.2.2 (ආ) මෙහි සඳහන් උපවිත වියදම් 2016 වර්ෂය තුළදී නිසිපරිදි ගිණුම්පොත්වලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබේ.

2.2.2(ඇ)I, II මෙහි සඳහන් ණය මුදල 2016 වර්ෂයේදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් යටතේ දැක්වීමට කටයුතු කරනු ඇත.

එසේම වී අලෙවි මණ්ඩලයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සහනදායී පදනමක් මත මෙම ණය මුදල හා පොළිය ගෙවීම සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.

2.2.2 (ඈ) මෙම ගෙවිය යුතු වටිනාකම ගිණුම් පොත් වලින් ඉවත් කිරීම සඳහා භාණ්ඩාගාර අනුමැතියට යටත්ව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

2.2.2 (ඉ) මේ සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී ගිණුම්පොත්වල අවශ්‍ය ගැලපීම් සිදු කරනු ලැබේ.

2.3 (අ) 2016 වර්ෂයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරනු ලැබේ.

2.3 (ආ) 2016 වර්ෂයේදී අදාළ බදු ගෙවීම් සම්බන්ධ කටයුතු සිදු කරනු ඇත.

2.3 (ඇ) වර්තමානයේදී අදාළ අවකරණ සීමාව ඉක්මවා ගෙවීම් නොකරනු ලැබේ. සියලුම ණය මුදල් නිසි පරිදි අදාළ කාලසීමාව තුළදී අයකර ගෙන ඇත.

2.3 (ඇ) මෙහි සඳහන් ප්‍රවාහන දීමනා ගෙවීම් සඳහා භාණ්ඩාගාර අරමුදල් යොදා ගැනීමක් සිදු නොකරන අතර, සංස්ථා කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිලාභයක් වශයෙන් සංස්ථාව මගින් උපයන අරමුදල් භාවිතයෙන් මෙම දීමනා ගෙවීම් සිදුකරනු ලැබේ.

මෙම දීමනා ගෙවීම් සඳහා සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ, එවකට රේඛීය අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ සහ එම අමාත්‍යාංශ ලේකම්තුමාගේ අනුමැතිය ලබාගෙන ඇත.

2.3 (ඉ) 2016 වර්ෂය තුළදී අදාළ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට කටයුතු කරනු ඇත.

4.1 (අ) සමාලෝචිත වර්ෂයට පෙර සෑම වර්ෂයකදීම පාහේ සංස්ථාවේ නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පුහුණු මධ්‍යස්ථානය තුළ කපු පිරිසැකසුම්කරුවන්ට පුහුණු වැඩමුළු පැවැත්වූව ද, සමාලෝචිත වර්ෂයේදී ( එනම් 2015 වර්ෂයේදීෂ) දිවයින පුරා ලෙලි කපු අස්වනු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බැවින් පිරිසැකසුම් ක්ෂේත්‍රයට නව පිරිසැකසුම්කරුවන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතිණි. පිරිසැකසුම්කරුවන්ගේ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට අවම වශයෙන් සහභාගී විය යුතු සංඛ්‍යාවටත් වඩා අඩු පිරිසැකසුම්කරුවන් සංඛ්‍යාවක් පුහුණුව සඳහා ඉල්ලුම් කර තිබූ හෙයින් සමාලෝචිත වර්ෂයේදී පිරිසැකසුම්කරුවන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමක් සිදුකළ නොහැකි විය.

එසේම සංස්ථාවේ මුදල් ප්‍රතිපාදන දුෂ්කරතා හේතුකොටගෙන සමාලෝචිත වර්ෂයේදී කපු නිෂ්පාදන සඳහා ලෝක වෙළෙඳපොළ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් වැඩසටහන් කිසිවක් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සම්බන්ධ දැනුම ඒකරාශී කරගැනීම සඳහා සංස්ථා නිලධාරීන් අන්තර්ජාතික පුහුණු වැඩසටහන්වලට සහභාගී කරවීමට හෝ නොහැකි විය.

4.1 (ආ) I ,II මෙම විගණන ඡේදවල සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මූලික වශයෙන් සඳහන් කළ යුත්තේ පුත්තලම වතුයායේ අක්කර 240 ක් නොව සමස්ත අක්කර 960 ක භූමි ප්‍රදේශයම වගාව සඳහා යොදාගෙන ඇති බවයි, කෙසේ නමුත් කපු වගාව සඳහා යොදාගත

නොහැකි භූමි කොටස් (වෙම්බු කොටස්) හා නොයෙකුත් කාලගුණික හා දේශගුණික තත්ත්වයන් මත මෙන්ම

පාලනය කළ නොහැකි කෘමි හානි හේතුකොගෙන කපු ගස් විනාශ වී ඇති භූමි කොටස් සැලකිල්ලට ගැනීමේදී සමස්ත භූමියේ තැනින් තැන කපු වගාව නොමැති විශාල ප්‍රදේශයක් පවතින බව ( පාලනය පවතින බව) පිළිගත හැකි කරුණකි.

නව වගාවන් සඳහා අවධානය යොමු කර නොමැති බවට විගණන විමසුමේ කරුණු සඳහන් කර තිබූව ද මේ වනවිටත් පුත්තලම වතුයායේ අක්කර 87 කට ආසන්න ප්‍රමාණයක නව බද්ධ හා බීජ කපු වගාවන් සිදුකර ඇති අතර, එමඟින් ස්ථාපිත නව කපු ගස් ප්‍රමාණය 3448 කි. ඒවා දැනට එළ නොදරන නොමේරූ වගා ප්‍රදේශයන් වේ.

4.1(ඇ)I,III පුත්තලම දිස්ත්‍රික්කයේ සහනාධාර කපු වගා වැඩසටහන යටතේ කපු පැළ සිටුවීම සිදුකරන ලද්දේ 2014 ඔක්තෝම්බර් - දෙසැම්බර් දක්වා කාලවකවානුව තුළදී වේ.

2014 වර්ෂයේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා පුත්තලම ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබුණු අතර, ( පිළිවෙලින් අදාල මාසවල මි.මී. 168.2, 239.1 හා 449.9 වශයෙන්) 2015 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසවල වර්ෂාපතනය පිළිවෙලින් මි.මී. 11.3 ක් හා 34.9 ක් තරම් අඩු අගයක් ගන්නා ලදී. මේ අනුව කපු පැළ සිටුවන ලද කාලයේ දී අධික වර්ෂාවක් පැවතීම හේතුවෙන් පාංශු වාතය අවම වීම සහ නොයෙකුත් දිලීර ආසාදන පැතිරයාමක් සිදුවීමෙන් මෙසේ කපු පැළ විශාල වශයෙන් විනාශ වීම සිදුවී ඇති බව ප්‍රකාශ කළ හැකිය. මීට අමතරව අධික වර්ෂාව හේතුවෙන් වල් පැළෑටිවල වර්ධනය සීඝ්‍ර ලෙස සිදුවීම ද මේ සඳහා බලපා ඇත.

ඉහත සඳහන් පරිදිම කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ගේ බලපෑම අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද සහනාධාර යෝජනා ක්‍රමය යටතේ සිටුවන ලද කපු පැළ විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇත.

4.1 (ඇ) I සංස්ථාවේ සියලුම පර්යේෂණ කටයුතු වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත කපු පර්යේෂණ හා කළමනාකරණ

කමිටු රැස්වීමේදී සාකච්ඡාකර තීරණය කළ පසු ක්‍රියාත්මක වේ. මෙම කමිටුව දැනට වසර 20 ක පමණ කාලයක සිට සංස්ථාවේ ක්‍රියාත්මක වන අතර සංස්ථාවේ සභාපති, සාමාන්‍යාධිකාරී සහ පර්යේෂණ අංශභාර සහකාර සාමාන්‍යාධිකාරී මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලැබේ. ඒ අනුව, පර්යේෂණ යෝජනාවලියන් සඳහා අවශ්‍ය අනුමැතිය එම කමිටුව මගින් ලබාදීම සිදුවේ.

-

4.1 (ඇ) II සියලුම පර්යේෂණ කටයුතුවල ප්‍රගතිය අදාළ පර්යේෂණ කාර්යයන් හි තොරතුරු ද ඇතුළත් කරමින් මාසිකව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව වාර්තා කරනු ලැබේ.

4.2 (අ) මෙම සංස්ථාව ආරම්භ කරන ලද දිනයේ සිටම මෙම විගණන විමසුමේ සඳහන් ආකාරයට අවස්ථානුකූලව ආයතන සංග්‍රහයේ මෙන්ම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධාන ද සංස්ථාව විසින් අනුගමනය කර ඇති අතර, රජයට වාසිදායක වන අන්දමින් එම විධිවිධාන භාවිතා කර ඇත.

4.2 (ආ) රේඛීය අමාත්‍යාංශය හරහා මෙම ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

4.2 (ඇ) අදාළ කාලවකවානුව තුළ මෙම මුදල අයකර ගැනීමට රේඛීය අමාත්‍යාංශය හරහා සියලුම කටයුතු සිදුකළ නමුත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් එම මුදල ලැබී නොමැත.

5.1 2013 සහ 2014 වාර්ෂික වාර්තා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා රේඛීය අමාත්‍යාංශය වෙත ඉදිරිපත්කර ඇති අතර, 2015 වර්ෂය සඳහා කෙටුම්පත් වාර්ෂික වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතී.

5.2 I අදාළ ලේඛන සියල්ල නිසි පරිදි පිළියෙල කර ඉදිරිපත් කර ඇත.

5.2 II සංස්ථාවේ සත්‍ය වියදම්, අනුමත අයවැයගත වියදම් ඇස්තමේන්තු ඉක්මවා ගොස් නොමැත. එබැවින් මෙම විගණන ඡේදයේ සඳහන් කරුණු පැහැදිලි නොමැත.

06. (අ)-(ඇ) ඉදිරියේදී මෙහි සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට සටහන් කරගන්නා ලදී.

**ශ්‍රී ලංකා කපු සංස්ථාව**

**වර්ෂ 05 ක ගිණුම් සාරාංශය**

	2015 රු. 000	2014 රු. 000	2013 රු. 000	2012 රු. 000	2011 රු. 000
ලාභා ලාභ ගිණුම					
ශුද්ධ විකුණුම්	75,297	115,370	134,180	150,107	117,750
විකුණුම් පිරිවැය	(55,055)	(62,376)	(82,586)	(59,939)	(58,707)
<b>දළ ලාභය</b>	<b>20,242</b>	<b>52,994</b>	<b>51,594</b>	<b>90,168</b>	<b>59,043</b>
අනෙකුත් ආදායම්	13,974	4,219	10,494	1,846	2,947
පුනරාවර්තන ප්‍රදාන	27,798	21,235	22,775	25,910	22,403
පරිපාලන වියදම්	(44,001)	(53,396)	(43,493)	(44,455)	(35,383)
ක්‍රමක්ෂය	(992)	(3,283)	(3,045)	(3,715)	(3,491)
<b>වාණිජ කටයුතු වලින් ලත් ශුද්ධ ලාභය</b>	<b>17,021</b>	<b>21,769</b>	<b>38,325</b>	<b>69,754</b>	<b>45,519</b>
<b>සේවා අංශය - ආදායම් ඉක්මවූ වියදම්</b>	<b>(64,749)</b>	<b>(47,826)</b>	<b>(37,358)</b>	<b>(25,520)</b>	<b>(25,070)</b>
<b>ශේෂ පත්‍රය</b>					
ජංගම නොවන වත්කම්					
දේපල පිරිසිදු සහ උපකරණ	110,208	77,005	63,916	64,986	4,509,794
මේරු ප්‍රදේශ නඩත්තුව	31,442	35,141	30,466	31,620	66,480
පර්යේෂණ සහ සංවර්ධන වියදම්	-	1,046	215	-	-
නොමේරු ප්‍රදේශ නඩත්තුව	33,243	25,853	29,288	19,982	40,559
අනෙකුත් කුඩා ව්‍යාපෘති	806	615	619	707	739
<b>මුළු ජංගම නොවන වත්කම්</b>	<b>175,699</b>	<b>139,660</b>	<b>124,504</b>	<b>117,295</b>	<b>4,617,572</b>
ජංගම වත්කම්					
නොග	30,131	48,712	29,460	46,135	37,706
වෙළඳ ණය ගැනියෝ සහ ලැබිය යුතු					
අනෙකුත් දෑ	24,411	24,843	60,042	70,822	7,744
අත්තිකාරම් සහ පූර්ව ගෙවීම්	4,287	10,080	5,461	3,374	2,464
මුදල් හා මුදල් සමාන දෑ	38,846	60,879	66,529	28,676	45,787
<b>මුළු ජංගම වත්කම්</b>	<b>97,675</b>	<b>144,514</b>	<b>161,492</b>	<b>149,007</b>	<b>93,701</b>
<b>මුළු වත්කම්</b>	<b>273,374</b>	<b>284,174</b>	<b>285,996</b>	<b>266,302</b>	<b>4,711,273</b>
හිමිකම් සහ වගකීම්					
හිමිකම්					
මූලික ප්‍රාග්ධනය	40,000	40,000	40,000	40,000	-
රාජ්‍ය ප්‍රදාන	114,881	78,957	58,745	34,959	258,822
අනෙකුත් පාර්ශවයන්ගෙන් ලැබුණු ප්‍රදාන	18,917	19,304	19,691	17,911	13,570
ප්‍රාග්ධන සංචිත	17,442	22,215	22,241	23,676	4,464,179
ලාභාලාභා ගිණුම	8,550	56,278	81,339	77,788	(88,803)
<b>මුළු හිමිකම්</b>	<b>199,790</b>	<b>216,754</b>	<b>222,016</b>	<b>194,334</b>	<b>4,647,768</b>
ජංගම නොවන වගකීම්					
පාරිතෝෂිත දීමනා සඳහා වෙන්කිරීම්	52,471	42,415	33,875	31,272	27,835
වාහන කල්බදු	-	-	3,257	6,513	-
<b>මුළු ජංගම නොවන වගකීම්</b>	<b>52,471</b>	<b>42,415</b>	<b>37,132</b>	<b>37,785</b>	<b>27,835</b>
ජංගම වගකීම්					
වෙළඳ ණය හිමියෝ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ	21,113	25,005	26,849	34,183	35,670
<b>මුළු ජංගම වගකීම්</b>	<b>21,113</b>	<b>25,005</b>	<b>26,849</b>	<b>34,183</b>	<b>35,670</b>
<b>මුළු ස්කන්ධ සහ වගකීම්</b>	<b>273,374</b>	<b>284,174</b>	<b>285,997</b>	<b>266,302</b>	<b>4,711,273</b>
ශුද්ධ වත්කම් ප්‍රතිලාභය %	(23.9)	(12.0)	0.44	22.76	0.44
ශුද්ධ ලාභ අනුපාතය %	(63.4)	(22.6)	0.7	29.5	17.4
ජංගම අනුපාතය	4.6	5.8	6.0	4.4	2.6
ක්ෂේණික වත්කම් අනුපාතය	3.2	3.8	4.9	3.0	1.6
මුළු ආදායමට මුළු වියදම	0.8	0.9	1.0	1.6	1.2